

Ceylon Government Gazette

Published by Authority.

No. 5,893 — FRIDAY, DECEMBER 5, 1902.

PART I.—General : Minutes, Proclamations, Appointments, and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales :—		Land Acquisition Notices	... 4229
Western Province	... —	Land Resumption Notices	... —
Central Province	... 4207	Notices under Ordinance No. 1 of 1897	... <i>Suppl. &</i> 4234
Northern Province	... —	Abstracts of Season Reports	... —
Southern Province	... 4209	Notices under "The Forest Ordinance"	... 4260
Eastern Province	... 4218	Sales of Arrack, Opium, and Toll Rents	... 4251
North-Western Province	... 4220	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province	... —	Sales of Salt and Timber	... 4259
Province of Uva	... —	Notifications of Olose Season, Infected Areas, &c.	... —
Province of Sabaragamuwa	... 4225	Specifications under "The Irrigation Ordinance"	... —

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,907, C. P.

Colonial Secretary's Office,
Colombo, November 28, 1902.

ON Monday, January 19, 1903, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Uda Dumbara division of the Kandy District of the Central Province.
Preliminary plan 5,077.

Plot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
H 846	Dewahandiya west	Wewakumburahena	Lindegedara Ukku Menika and Punchirala	Chena	1 2 12

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,907, C. P.

වර්ෂ 1902 ක්වු නොවැරදිව මස 28 වෙනි දින කොළඹ

මහසෙනෙවුගාරිස්උත්තරාන්තරයේ කන්තෝරුවේදී,

මහලු දිසාමෙ ගෞරවනීයවු ඒජන්තඋත්තරාන්තරයේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ක්වු ජනවාරි මස 19 වෙනි සඳුදින දවල් 12ට මහනුවර කම් මේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

මහලු දිසාමෙ මහනුවර පලාතේ උඩදුම්බර කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබලි එකක්.

සිතියම 5,077. ගම—දේවතන්දිය බස්නාගුර.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත.
H 846	වැවකුඹුරේහෙත	ලීදගෙදර උක්කුමැනිකා සහ පුත්විඳල හෙත			අ. රු. ප. 1 2 12

අක්කරයක් රුපියල් 10යේ හිට පටන්ගැනී විකුණන්නට යෙදේ.

මේ ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේසර්ජන්තඋත්තරාන්තරයේ දැනගන්නට හැකිවන්නේ ඇර, විකිනීමේ කොන්දේසි ගැණ තොරතුරු මහලු දිසාමෙ ගෞරවනීයවු ආණ්ඩුවේ ඒජන්තඋත්තරාන්තරයේ දැනගත හැකිවේ.

ගරුභර උතුමානන්වතන්තේගේ ආඥාවලෙස,

එවරුඩ් ඉම් හර්න්,
මහසෙනෙවුගාරිස් මමිහ.

No. 1,908, C. P.

Colonial Secretary's Office,
Colombo, November 28, 1902.

ON Wednesday, January 7, 1903, at 12 noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Harispattuwa division of the Kandy District of the Central Province.

Preliminary plan 5,102.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
13610	Wiguhumpola	Wiguhumpola-asweduma	Crown	Old field	0 1 23

Upset price,—Rs. 40 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,908, C. P.

වර්ෂ 1902 ක්වු නොවැරදිව මස 28 වෙනි දින කොළඹ

මහසෙනෙවුගාරිස්උත්තරාන්තරයේ කන්තෝරුවේදී,

මහලු දිසාමෙ ගෞරවනීයවු ඒජන්තඋත්තරාන්තරයේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ක්වු ජනවාරි මස 7 වෙනි වුදදින දවල් 12ට මහනුවර කම් මේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

මහලු දිසාමෙ මහනුවර පලාතේ හැරිස්පත්තුව කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබලි එකක්.

සිතියම 5,102. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.
13610	විගුනුම්පල	විගුනුම්පල අස්වැද්දුව	පරණ කුඹුර	අ. රු. ප. 0 1 23

අක්කරයක් රු. 40 බැගින් පටන්ගෙන වෙන්දේසිකරන්නට යෙදේ.

මේ ඉඩම ගැණ වැඩිදුර තොරතුරු සර්වේසර්ජන්තඋත්තරාන්තරයේ දැනගන්නට හැකිවන්නේ ඇර, විකිනීමේ කොන්දේසි ගැණ තොරතුරු මහලු දිසාමෙ ගෞරවනීයවු ඒජන්තඋත්තරාන්තරයේ දැනගත හැකිවේ.

ගරුභර උතුමානන්වතන්තේගේ ආඥාවලෙස,

එවරුඩ් ඉම් හර්න්,
මහසෙනෙවුගාරිස් මමිහ.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,313, s. p.

Colonial Secretary's Office,
Colombo, November 20, 1902.

ON Friday, January 23, 1903, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-one allotments of land situated in the Bentota-Walallawiti korale division of the Galle District of the Southern Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
Preliminary plan 5,457.—Ihalaomatta. Applicant—Nil.						
12526	Maddegodahena	Lianegamage Babunhamy	Owita	0	2 2	10
12527	Do	Gonagalage Owini	Chena	0	1 2	10
12528	Do	Gonagalage Podiappu	do	0	1 39	10
12529	Do	do	Garden	0	1 5	10
Preliminary plan 2,526.—Godamuke. Applicant—Nil.						
4405	Owilanekattiya	Kalawita Patirege Don Prolis	Owita	1	1 12	15
4407	Do	Heirs of Mahappuge Leneris and Gamage Ado Appu	do	4	3 32	15
4410	Do	Vitanege Ado Appu	do	0	3 3	15
Preliminary plan 1,129.—Ella. Applicant—Nil.						
8879	Koradellehena	Petiarambege Appusinna	Low jungle	0	2 5	50
T 490	Henawatta-addaradeniya	Heirs of Indipolage Juwan	Owita	0	0 11	25
J 491	Millagahawatta-addaraowita	H. Carohamy and H. Girohamy	do	0	0 34	25
L 491	Galwetiyawatta-addaraowita	Epape Siyappu	do	0	2 19	25
O 491	Do	Ponnampereuma Eno and others	do	0	0 35	25
R 491	Ampitiyawatta	Habbakkale Kankanange Babappu	Jungle	0	2 1	50
U 491	Gallindawatta-addaraowita	Ponnampereuma Enohamy	Owita	0	0 25	25
V 491	Alutwatta-addaraowita	Bentara Vidanelage Kirihamy	do	0	2 15	25
8885	Nugagodakumbura	Habakkalakankanange Porolis	Field	0	1 0	25
A 492	Tallawedeniyawatta	Akuratiyagamage Salman	Garden	0	2 31	25
Preliminary plan 5,823.—Yatagala. Applicant—Hakkini Sauneris.						
14268	Karaketiya	—	Jungle	3	1 28	100
Preliminary plan 5,514.—Ganegoda. Applicant—Nil.						
12942	Mananegodelle or Panwilakeledeniya	K. Odiris and others	Deniya	10	2 13	250
12943	Mananegodelle or Panwilakeleduwa	—	Jungle	5	2 17	250
12944	Panwilakumbura	Poddiwelakankanange Isanappu and others	Field	0	0 8	250
12946	Ketapolakele	—	Chena	0	0 30	250
12947	Do	—	do	0	0 10	250
12948	Do	Wagodapatirege Sadriss	do	0	0 14	250
12949	Ketapolakeledeniya	—	Deniya	5	0 25	250
12950	Ketapolakeleduwa	—	Chena	0	0 31	250
12951	Ketapolakumbura	—	Field	0	0 38	250
12952	Do	—	do	0	0 20	250
12953	Ketapolakele	Wagodapatirege Karo Appu	Garden	0	1 23	250
12954	Do	do	Chena	1	1 29	250
12956	Do	Poddiwalakankanange Issan	do	0	1 6	250
12957	Ketapoladeniya	—	Deniya	0	1 18	250
Elpitiya.						
12960	Ketapolakele	—	Chena	1	0 30	250
12964	Ketapoladeniya	—	Deniya	0	0 32	250
12966	Ketapolakele	Wijesinghe Mohottige Issanappu	Garden	0	3 26	250
Preliminary plan 5,436.—Hipankanda. Applicant—Sendiyahakuru Sedrisa.						
12443	Appallakanda-addaraduwa	Sendiyahakuru Sedrisa	Patana	0	2 34	150
12444	Do	do	Manana	0	1 20	150
Preliminary plan 5,387.—Metiwiliya. Applicant—Nil.						
12059	Duwemuttettugodapollauwa	Hengedarage Odris	Garden	0	1 0	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 5,846.—Igala. Applicant—Nil.						
14353	Illukketiyaokandadeniya	—	Deniya	3	1 0	15
14354	Illukketiyaokandadeniyaowita	—	Owita	3	1 36	15
Preliminary plan 5,789.—Yatagala. Applicant—Nil.						
14147	Polgaha-ambalamalangamanana alias Halgahawelamanana	— Magala.	Patana	4	0 20	200
14149	Polgaha-ambalamalangamanana alias Halgahawelamanana	—	Patana	1	3 8	200
Preliminary plan 5,290.—Yatagala. Applicant—F. H. Simarisa.						
11602	Kurunduwattekele	Tommayahahurn Simarisa	Garden	0	3 38	10
Preliminary plan 5,318.—Porowagama. Applicant—Nil.						
11729	Kadiyattakanda	—	Chena	0	3 23	10
11731	Ihalagedarakandakaratura	Alutduwehewage Arnolis Appu	Owita	0	0 10	10
Preliminary plan 5,430.—Goluwamulla. Applicant—Nil.						
12417	Nevdagalkanda	Suwanhami Lenora and another	Owita	0	0 38	10
12418	Karawitamanana	Suwanhami Lenora	Garden	0	0 9	10
Preliminary plan 6,022.—Porowagama. Applicant—Nil.						
15372	Etaharekanda	Alutduwehewage Neris	Chena	0	2 34	15
15373	Etaharekandakaratura	—	Deniya	1	3 38	15
15375	Mahawattakanda	Alutduwehewage Aranoris	Chena	1	2 31	15
15376	Mahawattakandakaratura	Alutduwehewage Mendappu	Deniya	0	1 24	15

Lot Nos. 14,268, 12,942, 12,943, 12,944, 12,946 to 12,954, 12,956, 12,957, 12,960, 12,964, 12,966, 12,443, 12,444, 14,147, and 14,149 are supposed to contain plumbago. They are advertised with mining rights.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,313, S. P.

වි 1902 ක්වු තොවැම්බු මස 20 වෙනි දින කොළඹ මහසෙනෙකාරිජයන්තානසේනේ කන්තෝරුවේදිස.

දකුණු දිසාවේ මහජ්ජනකරුන්තානසේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ කිතෝකල ප්‍රකාරයට වර්ෂ 1903 ක්වු ජනවාරි මස 23 වෙනි දිනවු සිකුරුදු දවල් 12ව යාල්ලේ කම්මේරි සේදි වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ ගාම පලාතේ බෙන්තොට වලල්ලාවිටිකෝරලේ පලාතේ පිහිටා තිබෙන කිම්කැබෙලි 51. සිතියම 5,457. ඉහලමිමත්ත. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෝ යැහැ.

නො.	ඉඩමේ නම.	අයිතියකම් කියන්නා.	අන්දම.	අක්කරයක කන්තෝරුව.		
				මහත. අ. රු. ප.	රු.	
12526	මඩකොඩගේන	ලියනගමගේ බඩුන්තාමි	මිහිට	0	2 2	10
12527	එම	ගොනාගලගේ මිහිතිස්	ගේන	0	1 2	10
12528	එම	එම පො.සිඅප්පු	එම	0	1 39	10
12529	එම	එම	වත්ත	0	1 5	10
4405	මව්ලාකකම්පිත	සිතියම 2,526. ගොඩවුක. කලාවිටපතිරගේ දෙව පො. රුඳිස්	මිහිට	1	1 12	15
4407	එම	මහඅප්පුගේ ලොකෙරිස් සහ ගමගේ අඳුඅප්පුගේ උරුමක්කාරයෝ	එම	4	3 32	15
4410	එම	විනානගේ අදෙඅප්පු	එම	0	3 3	15
8879	කොරදල්ලාගේන	සිතියම 1,129. ඇල්ල. පෙට්ටරම්බගේ අප්පු සිත්තෝ	පහත කැලේ	0	2 5	50
T 490	ගේනමත්ත අද්දරදෙතිස	ඉහල. ඉදිපොලගේ ජුවන්ගේ උරුමක්කාරයෝ	මිහිට	0	0 11	25
J 491	මිල්ලකකමත්ත අද්දරමිහිට	එම. කරෝතාමි, එම්. ගිරෝ තාමි	එම	0	0 34	25

නො.	ඉඩමේ නම.	අයිතියක් කියවන්නා.	අන්දම.	මහත.		අක්කරයක
				අ. රු. ප.	රු.	තක්සේරු ගනන.
L 491 O 491	ගල්වැට්ටිකවත්ත අද්දරඹවිට එම	ඇපගේ සියඅප්පු පොත්තමපෙරුමා එනෝ සහ තවත්	එළිකරපු කැලේ	0	2 19	25
R 491	අම්පිපියවත්ත	ගබ්බකල කන්කානන්ගේ බඩාප්පු	එම	0	0 35	25
U 491	ගලික්දවත්ත අද්දරඹවිට	පොත්තමපෙරුමා එනෝ ගාමි	කැලේ	0	2 1	50
V 491 8885	අළුත්වත්තඅද්දරඹවිට නුගගොඩකුඹුර	බෙන්තරවිදුකලගේ කිරිගාමි	ඹවිට	0	0 25	25
A 492	තලාවදෙනියවත්ත	ගබ්බකලකන්කානන්ගේ පොරොලිය	කුඹුර	0	1 0	25
14268	සිතියම 5,823. කරකැටියකැලේ	අකුරුවියගමගේ සල්මන් යටගල.	ඉල්එම්කාරයා—තනිනි සවුගේරිස්. කැලේ	3	1 28	100
12942	සිතියම 5,514. මානානේගොඩැල්ල නොහොත් පත්විලකැලේ දෙනිය	ගනේගොඩ. මේ ඉඩමවලට ඉල්එම්කාරයෙක් නැතැ.	කේ. ඔබිරිස් සහ වෙන අය	10	2 13	250
12943	මානානේගොඩැල්ල නොහොත් පත්විලකැලේ දුව	—	දෙනිය	5	2 17	250
12944	පත්විලකුඹුර	පොඬුවෙලකන්කානන්ගේ ඉසන්අප්පු සහ වෙනඅය	කැලේ	0	0 8	250
12946	කැටපොලකැලේ	—	කුඹුර	0	0 30	250
12947	එම	—	සේන	0	0 10	250
12948	එම	මාගොඩපතිරගේ සාදිරිස්	එම	0	0 14	250
12949	කැටපොලකැලේදෙනිය	—	දෙනිය	5	0 25	250
12950	කැටපොලකැලේදුව	—	සේන	0	0 31	250
12951	කැටපොලකුඹුර	—	කුඹුර	0	0 38	250
12952	එම	—	එම	0	0 20	250
12953	කැටපොලකැලේ	මාගොඩපතිරගේ කරෙ අප්පු	වත්ත	0	1 23	250
12954	එම	එම	සේන	1	1 29	250
12956	එම	පොදුවෙලකන්කානන්ගේ ඉසන්	එම	0	1 6	250
12957	කැටපොලදෙනිය	—	දෙනිය	0	1 18	250
12960	කැටපොලකැලේ	ඇල්පිටිය.	—	1	0 30	250
12964	කැටපොලදෙනිය	—	සේන	0	0 32	250
12966	කැටපොලකැලේ	විජේසිංහමොහොවිට්ගේ ඉසන්අප්පු	වත්ත	0	3 26	250
12443	සිතියම 5,436. ඇල්පලකන්ද අද්දරදුව	සිපත්කන්ද. ඉල්එම්කාරයා—සෙන්දියගකුරු සෙදිරිසා. සෙන්දියගකුරු සෙදිරිසා	පහන	0	2 34	150
12444	එම	මෙම ඉඩමවලට ඉල්එම්කාරයෙක් නැතැ. සෙන්දියගකුරු සෙදිරිසා	මනාන	0	1 20	150
12059	දුබ්බන්තේවිටුගොඩ පොල් ලැව්ව	සිතියම 5,387. මැටිවිලිය. කෙත්ගෙදරගේ ඔදිරිස්	වත්ත	0	1 0	10
14353	ඉළක්කැටියමකන්දදෙනිය	සිතියම 5,846. ඊගල.	දෙනිය	3	1 0	15
14354	එම ඹව්ව	—	ඹව්ව	3	1 36	15
14147	පොල්ගහඅම්බලමලක මානාන නොහොත් ගල්ගහවෙල මානාන	සිතියම 5,789. යටගල.	පහන	4	0 20	200
14149	එම	—	එම	1	3 8	200
11602	කුරුදුවත්තකැලේ	සිතියම 5,290. යටගල. ඉල්එම්කාරයා—ඇප්. එම්. සිමාරිසා. නොමමියාගකුරු සිමාරිසා	වත්ත	0	3 38	10
11729	කසියවත්තකන්ද	සිතියම 5,318. ගම—පොරවගම. මෙම ඉඩමවලට ඉල්එම්කාරයෙක් නැතැ.	සේන	0	3 23	10
11731	ඉගලගෙදරකන්දකරඹුර	—	ඹව්ව	0	0 10	10
12417	ගෙවඩගල්කන්ද	සිතියම 5,430. ගොඵවාමුල්ල. සුවත්තාමි ලෙකෝරු සහ තව අගෙක්	එම	0	0 38	10
12418	කරුඵව්වමානාන	—	වත්ත	0	0 9	10

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්ගේ සිතියම 6,022. පොරවගම.	අන්දම.	අක්කරගණනක්පේරු ගනන.	
				මහත. අ. රු. ප.	රු.
15372	ඇටගාරකන්ද	අවන්දුවපොලොවේ හෙරිස්	සේන	0	2 34 15
15373	ඇටගාරකන්දකරතුර	—	දෙණි	1	3 38 15
15375	මහවත්තකන්ද	අවන්දුවපොලොවේ අරනෝපිස්	සේන	1	2 31 15
15376	මහවත්තකන්දකරතුර	අවන්දුවපොලොවේ මෙන්දපේස	දෙණි	0	1 24 15

බිම්කැබලි 14268, 12942, 12943, 12944, 12946, සිට 12954, 12956 12957, 12960, 12964 12966, 12443, 12444, 14147, සහ 14149 මිටර්ස් නිවෙතවෘත්ත කීයා නිවෙත. මෙම, විකුණන්නේ මිටර්ස් කැබලිවල අවසරයට සමගය.

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කීයා සිටින යම් අයෙක් ඇත්නම් ඔහු විසින් මෙම ඒකීනිමේ දිනේදී ඊට අයිතිවාසිකම් කීයා නිවෙත ඔප්පු කොට දැක්වූ පලාතේ මහ ඒකීනිමේ නිවෙතට පෙන්වා සිටින බව බිහිකර.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේචර්ස් කලාපයේ පවත්වාගෙන යාම, ඒකීනිමේ කොන්දේසි ගැන වැඩිදුර කාරණා දැක්වූ පලාතේ මහ ඒකීනිමේ නිවෙතට පෙන්වා දැක්වන පුළුවන.

හැරිකර උතුමානවතක්පේරේ ආඥාවලස,
ඉවුරුම් ඉම් කරන්,
මහසඹකාරිස් මම්ස.

No. 1,314, s. p. Colonial Secretary's Office, Colombo, November 21, 1902.

ON Friday, January 9, 1903, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-nine allotments of land situated in the Gangaboda pattu and Hinidum pattu divisions of the Galle District of the Southern Province.

Preliminary plan 5,889.—Diviture, Gangaboda pattu.
Applicant—Hendakankanange Pedrick Appu of Diviture.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
14721	Masayaduwa	—	Jungle partly cleared	1	2 33	10
Applicant—Nil.						
14722	Dekandachena	Bopege Odrishami Philippu and others	Open garden	0	1 13	10
14723	Kekillagodella	B. Isan	Abandoned garden	0	1 0	10
14724	Gorakagasudummullegoda	Guniyangodage Charles	Garden	0	0 36	10
14725	Watteaudumullakoru-tuwa	do.	Open land	0	0 36	10
Diviture and Akuratiya. Applicant—Nil.						
14726	Weralugahaduwa	Masachchi Lyris	Land partly planted	1	0 0	10
Akuratiya. Applicant—N. Pedris de Silva.						
14727	Hammaliwolagoipolatalawe	H. Pedris de Silva	Open land	0	3 2	10

Preliminary plan 6,185.—Agaliya, Gangaboda pattu.
Applicant—Nil.

T 544	Radawalelamodaraowita	Bandarigodage Carolis de Silva	Owita	0	3 20	15
16050	Radawalwaturawa	—	Swamp land with bushes	0	3 13	10
16051	Do.	—	do.	1	3 16	10
16052	Do.	—	do.	2	0 5	10
16053	Do.	—	do.	0	3 20	10
16054	Do.	—	do.	0	2 38	10
16055	Do.	—	do.	1	3 16	10

Preliminary plan 6,184.—Pahalaweliwitiya, Gangaboda pattu
Applicant—Nil.

O 544	Ehalabenanatigodawatta	Majuwanagamage Hinniappu	Garden	2	0 30	10
P 544	Lenawalaelagodawatta	Dolamullege Ubedris	do.	2	0 3	10
Q 544	Do.	—	Low jungle	0	0 15	10
R 544	Do.	—	Bata jungle	0	0 8	10
S 544	Do.	Majuwanagamage Salman	Cleared land	0	0 2	10

Preliminary plan 439.—Ginimellagaha of Telikawa, Gangaboda pattu.
Applicant—Nil.

T 94	Bebeliyawatta	Heirs of Hettiwallege Daniel	Garden	1	2 32	10
U 94	Do.	do.	do.	1	0 28	10

Preliminary plan 6,288.—Panangala, Hinidum pattu.
Applicant—W. Issan.

16555	Gamagedarawattegoda	—	Chena	0	2 5	10
16557	Do.	W. Endris	Garden	0	0 32	10

Lot.	Name of Land	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
16171	Dehigahagodella	—	Chena	9 0 15	10
Preliminary plan 6,201.—Panangala, Hinidum pattu. Applicant—S. Coranelis de Silva.					
8819	Dawatalangagodalla	—	Patana	0 1 39	10
8820	Do.	—	do.	0 2 23	10
Preliminary plan 3,634.—Habarakada, Hinidum pattu. Applicant—Nil.					
4986	Galherakanda-addaratalawa	—	Paddy field	0 2 31	25
Preliminary plan 2,652.—Agaliya, Gangaboda pattu. Applicant—Kosgalanadurage Endris.					
Preliminary plan 6,284.—Hemmeliya, Gangaboda pattu. Applicant—H. Don Ubaris de Silva.					
16540	Udaokanda	—	Low jungle	1 2 20	10
Applicant—S. Dissanayaka.					
16541	Pahalawatta-addarahena	—	Low jungle	1 1 20	10
Preliminary plan 6,169.—Uduweliwitiya, Gangaboda pattu. Applicant—Halwitikankanange Alexander.					
15964	Delgasmullegodabedda	—	Low jungle	1 0 21	10
E 544	Godaporagahawatta	Halwitikankanange Alexander	Garden	0 0 6	10
F 544	Delgasmullagodawatta	do.	do.	0 0 4	10
G 544	Okandawatta	Kaleganakorallage Jovis and others	do.	0 0 5	10
H 544	Agellyyagewatta	Akuratiyagamage Sidan and others	do.	0 3 17	10
Applicant—Ambanguruge Odris de Silva.					
15965	Delgasmullagodabedda	—	Jungle	1 2 24	10
I 544	Delgasmullagodawatta	Kalaganekoralage Harmanis	Garden	0 0 10	10
Applicant—Tiranagamage Hinniappu de Silva.					
15966	Hadigedarawatta	—	Jungle	3 0 25	10
J 544	Leliwalageduwa	Koralakankanange Pedris	Garden	0 0 2	10
K 544	Do.	do.	do.	0 1 0	10
L 544	Dolamunatawatta	do.	do.	0 0 17	10
Applicant—G. Juwanis de Silva.					
15967	Kanattagodabedda	—	Jungle	1 0 5	10
Applicant—N. G. Janis.					
15968	Udakankanagodawattagoda	—	Jungle	0 2 16	10
Preliminary plan 1,029.—Habarakada, Hinidum pattu. Applicant—Nil.					
8069	Waralogahaolaowita	—	Owita	3 1 36	10
Preliminary plan 1,316.—Habarakada, Hinidum pattu. Applicant—Nil.					
10559	Veralugahadenia	—	Swamp	0 0 30	10
10561	Veralugahaowita	—	Owita	2 2 5	10
10562	Kahabaddaladeniya	—	Swamp	0 0 33	10
10563	Do.	—	do.	1 1 24	10
10564	Kahabaddalaowita	Kumburalityana-achchi Mattes and others	Owita	0 2 4	10
10565	Kahabaddaladeniya	Henagodagamage Simandris and others	Deniya	6 1 3	10

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,
 EVERARD IM THURN,
 Colonial Secretary.

No. 1,314, S. P.

වර්ෂ 1902 ක්‍රි. පූ. නොවැම්බර් මස 21 වෙනි දින කොළඹ මහලේකුතුමා විසින් නොවැම්බර් මස 21 වෙනි දින කොළඹ

දකුණු දිසාවේ මහජනනිකයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආශ්‍රිත සවනක ඉඩම් ආශ්‍රිතව පිහිටි ප්‍රකාරයට වර්ෂ 1903 ක්‍රි. පූ. ජනවාරි මස 9 වෙනි දින පිහිටි ආශ්‍රිත 120 ගාල්ලේ කම්බරියේදී මෙහිදී සිසිල මුණිනිගම මෙහෙයවා ඇත.

දකුණු දිසාවේ ගාල්ලේ පලාතේ ගඟබඩයන්ගේ සහ හිනිදුම්පත්තු කොට්ඨාසයේ පිහිටි නිවෙලා බිම් කැබලි 53 ක්.

සිතියම 5,889. දිවුර, ගඟබඩයන්ගේ.

ඉල්ලීමකාරයා—දිවුර පදිංචි ගෙවදකන්කානන්ගේ ජේදිරිස්සේ.

අක්කරයක කක්සේරු

මහල. ගහල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයත්තා.	අත්දම.	අ. රු. ප.	රු.
14721	මාසයදුව	—	එළිකරපු කැලේ	1 2 33	10

අක්ෂරය	සේවා විස්තරය	දින	වැටුප්	වෙනත්	සේවා
14722	දකුණු පළාතේ මහලයක පිහිටි පුද්ගලික සේවයක සහභාගී	10	0 1 13	0 1 0	10
14723	කැනඩාවේ පුද්ගලික සේවයක සහභාගී	10	0 1 0	0 0 36	10
14724	කැනඩාවේ පුද්ගලික සේවයක සහභාගී	10	0 0 36	0 0 36	10
14725	කැනඩාවේ පුද්ගලික සේවයක සහභාගී	10	0 0 36	0 0 36	10
14726	කැනඩාවේ පුද්ගලික සේවයක සහභාගී	10	1 0 0	0 0 0	10
14727	කැනඩාවේ පුද්ගලික සේවයක සහභාගී	10	0 3 2	0 3 2	10
16050	පුද්ගලික සේවයක සහභාගී	15	0 3 20	0 3 13	10
16051	පුද්ගලික සේවයක සහභාගී	10	1 3 16	1 3 16	10
16052	පුද්ගලික සේවයක සහභාගී	10	2 0 5	0 3 20	10
16053	පුද්ගලික සේවයක සහභාගී	10	0 2 38	0 2 38	10
16054	පුද්ගලික සේවයක සහභාගී	10	1 3 16	1 3 16	10
16055	පුද්ගලික සේවයක සහභාගී	10	0 2 31	0 2 31	25
4986	පුද්ගලික සේවයක සහභාගී	25	0 2 31	0 2 31	25
16540	පුද්ගලික සේවයක සහභාගී	10	1 2 20	1 2 20	10
16541	පුද්ගලික සේවයක සහභාගී	10	1 1 20	1 1 20	10
15964	පුද්ගලික සේවයක සහභාගී	10	1 0 21	0 0 6	10
E 544	පුද්ගලික සේවයක සහභාගී	10	0 0 6	0 0 6	10
F 544	පුද්ගලික සේවයක සහභාගී	10	0 0 6	0 0 6	10
G 544	පුද්ගලික සේවයක සහභාගී	10	0 0 5	0 0 5	10
H 544	පුද්ගලික සේවයක සහභාගී	10	0 3 17	0 3 17	10
15965	පුද්ගලික සේවයක සහභාගී	10	1 2 24	1 2 24	10
I 544	පුද්ගලික සේවයක සහභාගී	10	0 0 10	0 0 10	10
15966	පුද්ගලික සේවයක සහභාගී	10	3 0 25	3 0 25	10
J 544	පුද්ගලික සේවයක සහභාගී	10	0 0 2	0 0 2	10
K 544	පුද්ගලික සේවයක සහභාගී	10	0 1 0	0 1 0	10
L 544	පුද්ගලික සේවයක සහභාගී	10	0 0 17	0 0 17	10
15967	පුද්ගලික සේවයක සහභාගී	10	1 0 5	1 0 5	10
15968	පුද්ගලික සේවයක සහභාගී	10	0 2 16	0 2 16	10
0 544	පුද්ගලික සේවයක සහභාගී	10	2 0 30	2 0 30	10
P 544	පුද්ගලික සේවයක සහභාගී	10	2 0 3	2 0 3	10
Q 544	පුද්ගලික සේවයක සහභාගී	10	0 0 15	0 0 15	10
R 544	පුද්ගලික සේවයක සහභාගී	10	0 0 8	0 0 8	10
S 544	පුද්ගලික සේවයක සහභාගී	10	0 0 2	0 0 2	10
T 94	පුද්ගලික සේවයක සහභාගී	10	1 2 32	1 2 32	10
U 94	පුද්ගලික සේවයක සහභාගී	10	1 0 28	1 0 28	10
16555	පුද්ගලික සේවයක සහභාගී	10	0 2 5	0 2 5	10
16557	පුද්ගලික සේවයක සහභාගී	10	0 0 32	0 0 32	10
16171	පුද්ගලික සේවයක සහභාගී	10	9 0 15	9 0 15	10

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන් නා.	අන්දම.	අක්කර ක තක්සේරු මහන. ගණක.		
				අ. රු. ප.	ඊ.	
8819	සිතියම 3,634. කබරකඩ, හිනිදුම්පත්තුව. මෙම ඉඩම වලට ඉල්ලුම්කාරයෙක් නැත.	—	පහත	0	1 39	10
8820	දාවලගොඩාල්ල එම	—	එම	0	2 23	10
8069	වර්ථගඟආලම්භිව	සිතියම 1,029. කබරකඩ, හිනිදුම්පත්තුව.	ඕව්ව	3	1 36	10
10559	වෙරළගඟදෙණිය	—	වගුරුව	0	0 30	10
10561	වෙරළගඟඕව්ව	—	ඕව්ව	2	2 5	10
10562	ගහබැද්දලදෙණිය	—	වගුරුව	0	0 33	10
10563	එම	—	එම	1	1 24	10
10564	කහබැද්දලඕව්ව	කුඹුර, ලියනගුම්භි මනෙස් සහ වෙන අය	ඕව්ව	0	2 4	10
10565	කහබැද්දලදෙණිය	කෙනගොඩගමගේ සීමන් දීර්ස් සහ වෙන අය	දෙණිය	6	1 3	10

මෙම ඉඩම් කැබලි ලට අයිතිවාසිකම් කීයා හිටින ගම් අගෙක් ඇත්නම් ඔහු විසින් මෙම විකිනීමේ දිනෙදී ඊට අයිතිවාසිකම් කීයා තිබෙන වස්තු දකුණු පලාතේ මහජනතලයන්ගෙන් පෙන්වා සිටිය යුතුය. මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තනලයන්ගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා දකුණු පලාතේ ඒජන්තලයන්ගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානවතන්සේගේ ආඥාවලෙස,
එවරුර්ඞි ඉම් කරන්,
මහසෙනෙකාරීජ වම්ක.

No. 1,315, S. P.

Colonial Secretary's Office,
Colombo, November 28, 1902.

ON Wednesday, January 7, 1903, at 12 o'clock noon, the Assistant Government Agent for the Hambantota District will put up to auction, at his office in the Hambantota Kacheheri, the under-mentioned portions of Crown Land for sale or settlement, on the terms authorized by Government.

Five allotments of land situated in the Magam pattu division of the Hambantota District of the Southern Province.

Preliminary plan 6,347.—Hambantota town.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
16758	Panawattangkolle or Hampalahena	S. A. Mawlana	Burial ground	3 1 34
16759	Do.	—	do.	0 0 33
16760	Do.	—	do.	0 1 0
16761	Godalmulla	D. C. Malawira and others	Chena	11 1 35
16762	Do.	—	do.	0 1 20

Upset price,—Rs. 10 an acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent, Hambantota, on the day of sale.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,315, S. P.

වර්ෂ 1902 නවු නොවැම්බු මස 28 වෙනි දින කොළඹ මහසෙනෙකාරීජලයන්ගෙන් කන්තෝරුවේදී.

දකුණු දිසාවේ ගම්බන්තොට පලාතේ උපජනතලයන්ගෙන් එසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩු සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 නවු ජනවාරි මස හත්වෙනි දිනවූ බදද දවල් 12ට ගම්බන්තොට කව්වේරියේදී වෙන්දේසිකර විකුණුවට හෝ බේරුනිකිරීමට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ ගම්බන්තොට පලාතේ මාගම්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බ්‍රිතාන්‍ය 5. සිතියම 6,347. ගම්බන්තොට. අයිතිකම් කීයන් නා.—ගොවුර්තමේත්තුව. මහන.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අ. රු. ප.
16758	පනවත්තාංකාල්ලේ නොහොත් කෝම්පලනේන	ඇ. ජ. මව්ලනා	කෝම්පල	3 1 34
16759	එම	—	එම	0 0 33
16760	එම	—	එම	0 1 0
16761	ගොඩාල්ලඕව්ව	ඩී. සී. මලවීර සහ තවත්	හේන	11 1 35
16762	එම	—	එම	0 1 20

කන්තෝරු මල අක්කරකට රූපිසල් දහසයි.

මෙ ඉඩම්වලට ගම් කීසි උරුමයක් ඇතැයි කල්පනාකරණ ගම් කීසි කෙනෙකුට මෙයින් දැනුවත්වන තම් විකිනීමේ දවසේදී උපජනතලයන්ගෙන් ඉදිරිපිට ඔවුන්ගේ අයිතිවාසිකම්වල සාක්ෂි පෙන්වා සිටින ලෙසටයි. මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තනලයන්ගෙන්ද, එකිනීමේ කොන්දේසි ගැණ ගම්බන්තොට උපජනතලයන්ගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානවතන්සේගේ ආඥාවලෙස,
එවරුර්ඞි ඉම් කරන්,
මහසෙනෙකාරීජ වම්ක.

No. 1,316, s. p.

Colonial Secretary's Office,

Colombo, December 29, 1902.

ON Friday, January 9, 1903, at 12 o'clock noon, the Assistant Government Agent for the Hambantota District will put up to auction, at the Tangalla Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-four allotments of land situated in the West Giruwa pattu division of the Hambantota District of the Southern Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Appraised
				A. R. P.	Rs. c.	
Preliminary plan 5,769.—Waharakgoda. Claimant—Crown.						
14067	Alakoratuwa	Crown	Citronella	0	2 30	6 88
14068	Do.	do.	do.	0	0 7	0 43
14069	Do.	do.	do.	0	2 10	—
Claimant—R. W. Agonis Appu and others.						
P 533	Alakoratuwa or Borellehena	Crown	Citronella	0	3 16	8 50
Claimant—L. Samel Appu.						
Q 533	Alakoratuwa or Dangahakoratuwa	Crown	Citronella	1	0 14	10 87
Claimant—G. Don Kostan.						
R 533	Alakoratuwa or Mahaliyagahakoratuwa	Crown	Citronella	0	3 28	9 25
Claimant—A. G. V. Cornelis and others.						
S 533	Alakoratuwa or Kotamalegewatta	Crown	Citronella	1	0 30	11 87
T 533	Do	do	Cocoanuts	0	0 18	5 62
U 533	Kotamullegewatta	do	do	0	0 10	3 12
Preliminary plan 6,077.—Gallepotteyaya. Claimant—Crown.						
15638	Dambehena	K. Hin Appu	Garden	1	1 15	20 15
Claimant—Nil.						
15639	Dambehena	—	Reservation	0	0 7	—
Claimant—Crown.						
15640	Dunumadalagahawatta	K. Sabehami	Garden	4	1 0	129 37
Preliminary plan 6,212.—Talunna. Claimant—Crown.						
16335	Ketangahahena or Karagahahena or Gonnarangahahena	J. A. Don Siman and others	Chena	3	2 20	36 25
Preliminary plan 6,192.—Andupelana. Claimant—Crown.						
16085	Lunagahawatta	K. G. Pinhami	Garden	0	2 22	12 75
16086	Oluwila	—	Fields	0	0 20	2 50
16087	Lunagahawatta	K. G. Pinhami	Chena	0	3 28	9 25
16088	Dangahawatta	J. M. Sancho	Garden	1	0 24	28 75
16089	Hitagahawatta	V. P. Punchi Appu	do.	1	1 25	28 12
Preliminary plan 6,211.—Talunna. Claimant—Crown.						
16327	Siyambalagahakoratuwa	W. L. G. Dineshami	Garden	0	2 23	6 44
16328	Do.	—	Garden	0	0 5	0 31
16329	Do.	—	Reservation	0	0 24	—
16330	Joolgahakoratuwa	G. P. Hinhami	Chena	1	0 30	11 87
16331	Do.	do.	Garden	0	3 32	9 50
16332	Do.	—	Reservation	0	0 34	—
16333	Ketangahakoratuwa	D. A. Abegunawardena	Garden	2	1 3	22 69
16334	Do.	—	Reservation	0	0 32	—
Preliminary plan 6,356.—Talunna and Ganewela. Claimant—Crown.						
16791	Siyambalagahawatta	D. D. Mutukumarana	Garden	0	1 16	7 0
16792	Do.	do.	do.	0	0 13	—
16793	Dangahawatta	D. S. G. Don Luwis	do.	1	0 15	21 87
16794	Higgahakoratuwa	W. P. Dano	do.	1	1 35	29 39
16795	Do.	—	do.	0	1 4	—
16796	Joolgahakoratuwa	J. A. Nadeshami	do.	1	1 0	25 0
16797	Do.	do.	Reservation	0	0 7	—
16798	Lolugahahena	J. A. Juwaris Appu	Garden	0	3 36	19 50
16799	Do.	—	Reservation	0	0 13	—
16800	—	Crown	do.	0	2 6	—
16801	Nugagahakoratuwa	Wijesinhe Nikulas	Chena	2	2 36	27 25
16802	Do.	do.	do.	2	0 13	20 81
Preliminary plan 6,209.—Ranna. Claimant—Crown.						
16319	Ketangahawatta	W. A. Herolis Appu	Chena	1	0 31	11 94
16320	Do.	do.	do.	0	0 32	2 0
16321	Do.	do.	Reservation	0	1 20	3 75
16322	Do.	do.	do.	0	0 19	1 19

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Appraised Value. Rs. c.
Preliminary plan 6,245.—Ranna.					
Claimant—Crown.					
16432	Koswattajoolketiyewalana	G. H. Jayasin Appu	Jungle	12 1 20	247 50
16433	Do.	do.	Reservation	3 1 3	—

NOTE.—Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,316, S. P.

වෙළුම් 1902 ක්වූ දෙසැම්බර් මස 1 වෙනි දින කොළඹ
වහසෙනුකාරීස්ථලයන්ගේ කන්දෝරුවේදීය.

දැනුණු දිනට මෙහි කොට පලාතේ උපද්වර්තනලක්ෂණයන්ගේ පසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෙළුම් 1903 ක්වූ ජනවාරි මස 9 වෙනි දින වූ සිතුරු කංගල්ලේ පහතගම්වල වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

දැනුණු දිනට මෙහි කොට පලාතේ බස්නාහිර ගිණුම්පත්වලට කොටසක් පිහිටා තිබෙන බිම් කැබලි 44ක.

සිතියම 5,769. වරදක් නොව. අයිතිකම් කියන්නා—ගොවුරුන්ගේය.

නං.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	වගක. අ. රු. ප.	රු. ග. මිල.
14067	අලකොරවුව	ගොවුරුන්ගේය	පැහැර	0 2 30	6 88
14068	එම	එම	එම	0 0 7	0 43
14069	එම	එම	එම	0 2 10	—
P 533	එම සහ බොරැල්ලේපහත	අයිතිකම් කියන්නා—ගොවුරුන්ගේය	පැහැර	0 3 16	8 50
Q 533	එම සහ දංගහකොරවුව	අයිතිකම් කියන්නා—ගොවුරුන්ගේය	එම	1 0 14	10 87
R 533	එම සහ මහලියගහකොරවුව	අයිතිකම් කියන්නා—දැන් කොස්ගත්.	එම	0 3 28	9 25
S 533	එම සහ තොටමලයේවත්ත	අයිතිකම් කියන්නා—ගොවුරුන්ගේය	එම	1 0 30	11 87
T 533	එම	එම	පොල්වත්ත	0 0 18	5 62
U 533	කොටුල්ලේපහත	එම	එම	0 0 10	3 12
15638	දඹේපහත	සිතියම 6,077. ගල්පොත්තේපහත. අයිතිකම් කියන්නා—ගොවුරුන්ගේය.	වත්ත	1 1 15	20 15
15639	එම	මෙම ඉඩමට අයිතිකම් කියන්නෙක් නැත.	ඉතිරි කරපු ඉඩම	0 0 7	—
15640	දුනුවටලාගහවත්ත	අයිතිකම් කියන්නා—ගොවුරුන්ගේය.	වත්ත	4 1 0	129 37
16335	කැටත්තහසේන නොහොත් කරගහසේන නොහොත් ගොන්නාරත්තහසේන	[සිතියම 6,212. තවත්ත. අයිතිකම් කියන්නා—ගොවුරුන්ගේය.] දො. සීමාව සහ තවත්	හේන	3 2 20	36 25
16085	එතහවත්ත	සිතියම 6,192. අදුපැල්ලාන.	වත්ත	0 2 22	12 75
16086	බව්වල	පිංහම	කුඹුර	0 0 20	2 50
16087	එතහවත්ත	පිංහම	හේන	0 3 28	9 25
16088	දංගහවත්ත	සංචා	වත්ත	1 0 24	28 75
16089	භව්වල	පුංචිපල්ල	එම	1 1 25	28 12
16327	සිංහල ගහකොරවුව	සිතියම 6,211. තවත්ත.	එම	0 2 23	6 44
16328	එම	දිනෙස්ගාමි	එම	0 0 5	0 31
16329	එම	—	ඉතිරි කරපු ඉඩම	0 0 24	—
16330	පුල්ගහකොරවුව	සිංහම	හේන	1 0 30	11 87
16331	එම	එම	වත්ත	0 3 32	9 50
16332	එම	—	ඉතිරි කරපු ඉඩම	0 0 34	—
16333	කැටත්තහකොරවුව	අඹේගුනවත්ත	වත්ත	2 1 3	22 69
16334	එම	—	ඉතිරි කරපු ඉඩම	0 0 32	—

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කරයා.	අත්දම.	මහත. අ. රු. ප.	තක්සේරු මිල. රු. ග.
සිතියම 6,356. තවත්ත සහ ගවේවෙල.					
16791	සිංඛලාගතවත්ත එම	බුතුකුමාරන	වත්ත	0 1 16	7 0
16792	එම	එම	එම	0 0 13	—
16793	දංගතවත්ත	දො. එම්ස්	එම	1 0 15	21 87
16794	තිත්තගතකොරවුව	දනෝ	වත්ත	1 1 35	29 39
16795	එම	—	එම	0 1 4	—
16796	ජුල්ගතකොරවුව	තදෙස්සාමි	එම	1 1 0	25 0
16797	එම	එම	ඉතිරිකරපු		
			ඉඩම	0 0 7	—
16798	ලෝචගතවත්ත	ජුවානිස්අපු	වත්ත	0 3 36	19 50
16799	එම	—	ඉතිරිකරපු		
			ඉඩම	0 0 13	—
16800	—	ගොවුරුකමේන්කුව	එම	0 2 6	—
16801	හුගතකොරවුව	විජේසිංහ නිකුලස්	වත්ත	2 2 36	27 25
16802	එම	එම	එම	2 0 13	20 81
සිතියම 6,209. රත්ත.					
16319	කැට්ටගතවත්ත	තෙරෝලීස්අපු	එම	1 0 31	11 94
16320	එම	එම	එම	0 0 32	2 0
16321	එම	එම	ඉතිරිකරපු		
			ඉඩම	0 1 20	3 75
16322	එම	එම	එම	0 0 19	1 19
සිතියම 6,245. රත්ත.					
16432	කොස්වත්තේ ජුල්කැට්ටේ වලාන	ජයසිංහඅපු	වැද්ද	12 1 20	247 50
16433	එම	එම	ඉතිරිකරපු		
			ඉඩම	3 1 3	—

දැන්වීම—මේ ඉඩම්වලට ගම් උරුමයක් ඇතැයි කල්පනාකරණ ගම්බිසි කෙනෙකුට මෙයින් දැනුම්දෙන තෙකම් විකිනීමේ දවසේදී උපද්ඨත්තලත්තාත්තේ ඉදිරිපිට ඔවුන්ගේ අයිතිවාසිකම්වල සැකි පෙත්වා සිටින ලෙසටයි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්ණනලත්තාත්තේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ හම්බන්තොට උපද්ඨත්තලත්තාත්තේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානවතවත්තේගේ ආඥාවලෙස,
එවරුඩ් ඉම් තරන්,
මහසෙනුකාරිස් මමිහ.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 909, E. P.

Colonial Secretary's Office,
Colombo, November 20, 1902.

ON Monday, December 29, 1902, and following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 3,038.—Porativu pattu.
Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs. c.
87989	Porativu	V. Paramakkuddi and another	Jungle	10	1 12	10 0
87990	Do	do	Paddy field	2	2 38	12 0
87991	Do	M. Manikkappodi	Encroachment	1	1 6	12 0
87992	Do	K. Nanamuttu and others	Kaddaikkadu	7	3 34	10 0
87993	Do	M. Manikkappodi	Paddy field	10	1 14	10 0
87994	Do	do	do	1	1 32	12 0

Preliminary plan 3,078.

88162	Mandukkoddaimunai	M. A. Arumukam	Cocoanut garden	0	0 18	10 0
88163	Do	do	do	0	0 22	20 0

Preliminary plan 3,028.—Chammanturai pattu.

87952	Chorikkalmunai	M. Sinnattampi	Encroachment	3	0 28	10 0
-------	----------------	----------------	--------------	---	------	------

Preliminary plan 3,069.

88139	Chorikkalmunai	K. Samittampi	Marutankuli	4	2 30	10 0
-------	----------------	---------------	-------------	---	------	------

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
Preliminary plan 3,077.—Eraur pattu.					
W 85	Puttampuri	P. T. Akamatulevvaipodi	Fit for tobacco cultivation	2 0 0	10 0
X 85	Do	do	Tobacco garden	4 2 27	10 0
Y 85	Do	do	Paddy field	8 0 20	10 0
Z 85	Do	do	Tobacco garden	1 2 28	10 0
A 86	Do	do	Paddy field	0 3 5	10 0
B 86	Do	do	do	7 0 24	10 0
Preliminary plan 2,319.—Manmunai pattu.					
75946	Kalaiyadimadu	General sale	Salampaiyadikkadu	30 2 8	10 0
Preliminary plan 2,790.					
87129	Tevilamunai	General sale	Chennai	2 2 16	12 50
87130	Iluppaiyadichchenai	do	Paddy field	5 0 0	12 50

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 909, E. P.

கொலோனியல் சர்க்கிடுத்தார் ஆபிசில்,
கொழும்பு, 1902 ம் வருகார் திசைகம் 20 ந் உ.

1902 ம் ஆண்டு மார்ச்சுமாதம் 29 ந் திகதியாகிய திங்கட்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் முற்பகல் கிழக்கு மாகாணத்து கவற்றணமேந்து ஏசன்றவர்கள் தனது ஆபிசில் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டு களை, அரசாட்சியரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற் கூறி விற்பார்.

காணித்துண்டுகள், கிழக்கு மாகாணத்து மட்டக்களப்பு டிஸ்திரிக்டிலிருக்கின்றன.
பிளான் இலக்கம் 3,038. போரடிவுப்பற்று.

ஏக்கர் ஒன்
றுக்கு தரிப்பு
விலை.

இல.	குறிச்சி.	கேள்விக்காரனை பெயர்.	வீசாலம். ஏ. அ. ப.	ரூ. ச.
87989	போரடிவு	வி. பரமக்குட்டியும் மறுபேரும்	10 1 12	10 0
87990	ஷே	காடு	2 2 38	10 0
87991	ஷே	மு. மாணிக்கப்போடி	1 1 6	10 0
87992	ஷே	கா. ருர்னமுத்து மறுபேரும்	7 3 34	10 0
87993	ஷே	மு. மாணிக்கப்போடி	10 1 14	10 0
87994	ஷே	ஷே	1 1 32	10 0

படம் 3,078.

88162	மண்டுகொட்டை முனை	மு. அ. ஆறுமுகம்	தென்னந்தோட்டம்	0 0 18	10 0
88163	ஷே	ஷே	ஷே	0 0 22	20 0

படம் 3,028. சம்மாந்துறைப்பற்று.

87952	சொறிக்கல்முனை	மு. சின்னத்தம்பி	கூட்டிப்பிடித்த பூமி	3 0 28	10 0
-------	---------------	------------------	----------------------	--------	------

படம் 3,069.

88139	சொறிக்கல்முனை	க. சாமித்தம்பி	மருதங்குனி	4 2 30	10 0
-------	---------------	----------------	------------	--------	------

படம் 3,077. ஏறுஜூர்பற்று.

W 85	புத்தம்புரி	பொ. த. அகமதுலெவ்வைப் போடி	புகையிலைச்செய்கைக் கேற்றபூமி	2 0 0	10 0
X 85	ஷே	ஷே	புகையிலைத்தோட்டம்	4 2 27	10 0
Y 85	ஷே	ஷே	வயல்	8 0 20	10 0
Z 85	ஷே	ஷே	புகையிலைத்தோட்டம்	1 2 28	10 0
A 86	ஷே	ஷே	வயல்	0 3 5	10 0
B 86	ஷே	ஷே	வயல்	7 0 24	10 0

படம் 2,319. மண்முனைப்பற்று.

75946	காவையடிமடு	பொதுவிற்பனைவு	சாளம்பையடிக்காடு	30 2 8	10 0
படம் 2,790.					
87129	தெவிலாமுனை	பொதுவிற்பனைவு	சேனை	2 2 16	12 50
87130	இலுப்பையடிச்சேனை	ஷே	வயல்	5 0 0	12 50

இக்காணிகளைப்பற்றிய மேலதனமான விளம்பரங்களையும் விற்பனைவின் கொந்திசுகளைப்பற்றியும் மட்டக்களப்பு அரச சாட்சி ஏசனறுத்துரைபவர்களிடம் வினாவி யறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமரவர்களினது கட்டணயின்படி,

எவெறட்டி இம் தூர்ண்,
இராசாங்க விசிடர்.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,652, N.W. P.

Colonial Secretary's Office,
Colombo, November 20, 1902.

ON Monday, January 19, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twelve allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Lot	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price	
				A. R. P.	Rs.		
Preliminary plan 2,719.							
N 1207	Ponnankaniya	Bapu Vidane	Cocoanut garden	0	0	26	100
O 1207	Do	Swaris Appu	do	0	0	16	100
P 1207	Do	Hetuhami	do	0	0	32	100
Q 1207	Do	Swaris Appu	do	0	1	10	100
R 1207	Do	do	do	0	0	23	100
S 1207	Do	Naida Vedarala	do	0	2	18	100
T 1207	Do	Nonis Perera	do	0	1	18	100
12333	Do	Crown	do	0	1	6	100
12334	Do	do	do	0	0	3	100
U 1207	Do	Simion Perera	do	0	2	16	100
Preliminary plan 2,136.							
10432	Kanattawa	Crown	Low jungle	14	0	0	15
Preliminary plan 1,721.							
8708	Karawita	Crown	Cleared land and partly planted	6	1	32	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,652, N.W. P.

විසි 1902 ක්වූ නොවැම්බු මස 20 වෙනි දින කොළඹ මහජනකාරිස්ථානයේදී කන්දෝරුවේදී.

වැඩිදියාලේ ගලාවන දිස්ත්‍රික්කයේ උපළච්ඡන්දනායකයන්ගේ පිසිත් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සහ ගත ඉඩම් ආණ්ඩුවේ නියෝගවල දකාරයට විසි 1903 ක්වූ ජනවාරි මස 19 වෙනි දිනකදී ගදද ද ල 10 ගල වන කම්බේරියේදී වෙත්දේසියර විකුනවට නොහොත් බේරුම්කරදෙන්නට යෙදෙනවා ඇත.

වැඩිදියාලේ ගලාවන පලයන් උතුරු පිටිගල්ලේදී කොළඹයේ පිසිවැඩියාවන බිම් නැබෙල්.

පිසිත් 2,719.

නො.	ගි.	අයිතිකරු කියන්නා.	අත්දම.	මහත.	ඉරු.		
				අ. රු. ප.	රු.		
N 1207	පොන්නකානිය	බාපුප්පිය	පොළවක්ක	0	0	26	100
O 1207	එම	සුචාරිස්අප්පු	එම	0	0	16	100
P 1207	එම	හේතුහාමි	එම	0	0	32	100
Q 1207	එම	සුචාරිස්අප්පු	එම	0	1	10	100
R 1207	එම	එම	එම	0	0	23	100
S 1207	එම	නයිදෙ වෙදරල	එම	0	2	18	100
T 1207	එම	නෝනස් පෙරු	එම	0	1	18	100
12333	එම	ආණ්ඩුව	එම	0	1	6	100
12334	එම	එම	එම	0	0	3	100
V 1207	එම	සිමියෝන් පෙරු	එම	0	2	16	100

පිසිත් 2,136.

10432	කනත්තව	ආණ්ඩුව	ලද කැලාව	14	0	0	15
-------	--------	--------	----------	----	---	---	----

පිසිත් 1,721.

8708	කැලව	ආණ්ඩුව	එළිගත් බිම	6	1	32	30
------	------	--------	------------	---	---	----	----

වැඩිදියාලේ ගලාවන ආණ්ඩුවේ උපළච්ඡන්දනායකයන්ගේදී දැනගත්ව පුළුවන.

ගරුභර උතුරු පිටිගල්ලේදී ආණ්ඩුව ලෙස,
ඉවර්ඩ් ඉම් ගරුත්,
මහජනකාරිස් වමන.

No. 1,653, N.W. P.

Colonial Secretary's Office,
Colombo, November 20, 1902.

ON Monday, January 12, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Name of Land.	Description.	Upset Price	
				Extent.	per Acre.
				A. R. P.	Rs.
Preliminary plan 2,696. Claimant—The Crown.					
12225	Hinguregama, Karanda-pattu korale	Kongahakumbura	Abandoned paddy field	3 1 17	10
Preliminary plan 2,705.					
12256	Pahalatimbiriwewa, Yagam-pattu korale	Lindakumbura	Paddy field	3 0 34	40

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,653, N.W. P.

විෂි 1902 ක්වු කොවුම්වු මස 20 වෙනි දින කොළඹ මහසෙනෙවරිස්ථානයේ කන්දොරුවේදී.

දෙක දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1903 ක්වු ජනවාරි මස 12 වෙනි දිනවු සඳුදා දවල් 1 ව ආරුහුණල කඵ වර්ජයේදී වෙන්දේසිකර ඒකුණත්ව යෙදෙනවා ඇත.

වැඩි දිසාවේ ආරුහුණල පලාතේ කවුමම්පොල කන්දොරුවේ කොඩාසයේ පිහිටා තිබෙන මිම්කැබෙලි සිතියම 2,696. කරදපත්තුකෝරලේ. අයිතිකම් කියවනා—ආණ්ඩුව. කියම කරණලද

කො.	ගම.	ඉඩමේ නම.	අක්දම.	මහස. අ. ර. ප.	මුදල. රු.
12225	කිතුරේගම	කෝන්ගහකුඹුර	වැඩිකොසරණ කුඹුර	3 1 17	10
සිතියම 2,705. ගහමපත්තුකෝරලේ.					
12256	පහල නිම්බිරිවැව	ලීදකුඹුර	කුඹුර	3 0 34	40

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ස්ථානයේදී විකිනීමේ කොන්දේසි ගැණ කාරණ වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේදී දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානත්වයන්ගේ ආඥාවලට,

ඉරිදර්ති ඉම් කරන්,
මහසෙනෙවරිස්ථානයේ.

No. 1,654, N.W. P.

Colonial Secretary's Office,
Colombo, November 21, 1902.

ON Monday, January 12, 1903, at 1 P.M., the Government Agent for the North-Western Province will put up to auction for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Dewamedhi hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Name of Land.	Description.	Upset Price	
				Extent.	per Acre.
				A. R. P.	Rs. c.
Preliminary plan 2,411. Claimant—The Crown.					
11193	Siwattawagedara, Weligam pattu korale	Gondamana forest	Forest	36 2 0	50 0
Preliminary plan 2,703. Claimant—The Crown.					
12251	Hingomuwa, Baladora korale	Migahakumbura	Paddy field	5 0 32	12 50
12252	Do.	do.	do.	0 0 21	15 0
Claimant—The Crown and Banda.					
12253	Hingomuwa, Baladora korale	Migahakumbura	Paddy field	0 0 35	10 0
Applicant—John Fonseka for Lucas Fernando.					

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,654, N. W. P.

විෂි 1902 ක්වු නොවැම්බර් මස 21 වෙනි දින කොළඹ මහසෙනසුනායකාධිපතිවරයාගේ කන්තෝරුවේදී.

වංශි දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1903 ක්වු ජනවාරි මස 12 වෙනි දිනවු සඳු දින දවල් 1 ව ආරුහාගල කම්මේරියේදී වෙන්දේසිකර විකුණනව නොහොත් බේරුම්කරව යෙදෙනවා ඇත. වංශි දිසාවේ ආරුහාගල පලායේ දෙවැනිදිනත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබ්ලි 4යි. ස්ථල 2,411. වල්කම්පත්තුවේදී. අයිතිකම් නිසන්තා—ආණ්ඩුව.

කො.	භම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.	රු. ෙ.
11193	සිවත්තවගෙර	ගොන්නමනවුකලාන සිතියම 2,703.	මුකලාන	36 2 0	50 0
12225	තින්තා වුටු	මිහගකුඹුර	කුඹුර	5 0 32	12 50
12252	එම	එම	එම	0 0 21	15 0
12253	එම	අයිතිකම් නිසන්තා—ආණ්ඩුව සහ බන්ඩා. මිහගකුඹුර	කුඹුර	0 0 35	10 0

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනලේදී නොවැඩිදුර විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වැඩි දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ කන්තෝරුවේදී දැනගනව පුළුවන.

ගරුගර උතුමානත්වකත්සේගේ ආඥාවලෙස,
ඉවුරුති ඉම් තර්න්,
මහසෙනසුනායකාධිපතිවරයා.

No. 1,655, N. W. P.

Colonial Secretary's Office, Colombo, November 21, 1902.

ON Monday, January 26, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifteen allotments of land situated in the Pitigal korale north and central divisions of the Chilaw District of North-Western Province.

Preliminary plan 2,639. Village—Tambagalla. Claimant—Crown.

Lot.	Description.	Extent.		Upset Price per Acre.
		A.	R. P.	
11858	Cocoanut garden	0	0 11	25
11859	Do.	1	3 17	25
11860	Do.	0	2 25	25
11861	Chena	8	1 7	25
11862	Cocoanut garden	2	0 26	25
11863	Do.	0	0 6	25
11864	Do.	0	2 21	25
11865	Do.	0	2 25	25
11866	Do.	0	0 13	50
11869	Do.	0	2 0	50
11870	Do.	0	0 20	30
11871	Do.	0	3 11	50

Preliminary plan 2,574. Village—Vilattawa.

11716	Cocoanut garden	0	2 25	20
11724	Chena and jungle	3	0 26	20
11727	Cocoanut garden	0	1 12	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,655, N.W. P.

විෂි 1902 ක්වු නොවැම්බර් මස 21 වෙනි දින කොළඹ මහසෙනසුනායකාධිපතිවරයාගේ කන්තෝරුවේදී.

වංශි දිසාවේ ආරුහාගල දිස්ත්‍රික්කයේ ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1903 ක්වු ජනවාරි මස 26 වෙනි දිනවු සඳු දවල් 1 ව ආරුහාගල කම්මේරියේදී වෙන්දේසිකර විකුණනව නොහොත් බේරුම්කරව යෙදෙනවා ඇත.

වංශි දිසාවේ ආරුහාගල පලායේ උතුරු සහ මධ්‍ය පිටිගල්කෝරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබ්ලි 15යි.

සිතියම 2,639. අයිතිකම් නිසන්තා—ආණ්ඩුව.

කො.	භම.	අන්දම.	මහත. මිල.	
			අ. රු. ප.	රු.
11858	කම්මල්ල	පොල්වත්ත	0 0 11	25
11859	එම	එම	1 3 17	25
11860	එම	එම	0 2 25	25
11861	එම	සේන	8 1 7	25
11862	එම	පොල්වත්ත	2 0 26	25
11863	කම්මල්ල	පොල්වත්ත	0 0 6	25
11864	එම	එම	0 2 21	25
11865	එම	එම	0 2 25	25
11866	එම	එම	0 0 13	50
11869	එම	එම	0 2 0	50
11870	එම	එම	0 0 20	30
11871	එම	එම	0 3 11	50

සිතියම 2,574.

11716	විලත්තව	පොල්වත්ත	0 2 25	20
11724	එම	සේන සහ කැලෑව	3 0 26	20
11727	එම	පොල්වත්ත	0 1 12	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනලේදී නොවැඩිදුර විකිනීමේ කොන්දේසි ගැණ වංශි දිසාවේ ආරුහාගල දිස්ත්‍රික්කයේ ඉඩම් ආණ්ඩුවේ ඒජන්තවරයාගේ කන්තෝරුවේදී දැනගනව පුළුවන.

ගරුගර උතුමානත්වකත්සේගේ ආඥාවලෙස,
ඉවුරුති ඉම් තර්න්,
මහසෙනසුනායකාධිපතිවරයා.

No. 1,656, N.W. P.

Colonial Secretary's Office,
Colombo, November 24, 1902.

ON Monday, January 19, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-one allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Name of Land.	Preliminary plan 2,525.		Extent.	Upset Price per Acre.
		Village—Polgaha-agara, Katugampola korale.	Name of Claimant.		
11536	Migahayayehena	Vidaneappu of Polgaha-agara	Chena	3 0 20	20
11538	Do	Selestinu Fernando of Marawila	do	23 1 30	20
11539	Millagahawatta	Francisco Fernando	Garden	2 3 30	100
11540	Kahatagahahena	Anthony Fernando	Chena	2 1 18	20
11541	Dambugahawatta	do	Garden	1 3	150
11542	Kahatagahawatta	do	do	1 1 28	150
11543	Gorokgahawatta	Anthony Fernando and Selestinu Fernando	do	1 3 26	100
11544	Kahatagahawatta	Gordianu Perera	do	1 3 15	50
11545	Bulugahawatta	Manual Fernando	do	10 2 8	75
11546	Dambagahadeniya	Anthony Fernando	Marshy land	1 0 19	10
11547	Migahawatta	Selestinu Fernando	Garden	0 0 15	50
11548	Migahakumbura	do	Paddy field	1 1 33	20
11549	Ketakalagahawatta	Anthoni Fernando Juwakinu Fernando	Garden	3 2 38	150
11550	Kolongahawatta	do	do	3 2 9	150
11551	Kongahawatta	Selestinu Fernando	do.	31 3 25	120
11552	Kahatagahawatta	Anthony Fernando	do	4 3 10	75
11553	Kahatagahahena	do	Low jungle	1 3 3	20
11554	Do	Christina Fernando	Garden	0 3 18	25
11555	Kahatagahawatta	Anthony Fernando	do	0 0 30	75
11556	Kahatagahahena	Christina Fernando	do	0 0 26	25
11557	Kongahawatta	Selestina Fernando	do	1 1 18	120

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,656, N.W. P.

වර්ෂ 1902 ක්‍රි.ව. 12 වැනි දින දෙසැම්බර් 24 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් නිකුත් කරන ලද ඉඩම්.

වර්ෂ 1903 ක්‍රි.ව. 19 වැනි දින දෙසැම්බර් 19 වෙනි දින කුරුමෙහි පිහිටි ඉඩම් 21 ක් කොටසක් විකුණීමට නියම කරන ලදී. මෙම ඉඩම් කුරුමෙහි පිහිටි වනාන්තරයක පිහිටි බවට පරීක්ෂණයට ලක් කළ බවට ප්‍රකාශයක් පිටව ඇත.

වර්ෂ 1902 ක්‍රි.ව. 12 වැනි දින දෙසැම්බර් 24 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් නිකුත් කරන ලද ඉඩම්.

කො.	ඉඩමේ නම.	අයිතිකරු කීයන්නා.	අන්දම.	අ. රු. ප.	රු.
11536	මිගහයායෙහෙන	විදානෙප්පු	චෙන	3 0 20	20
11538	එම	මාරාවිල සෙලෙස්ටිනු ප්‍රනාන්දු	එම	23 1 30	20
11539	මිලලගහවත්ත	පර්නාන්දෝ ප්‍රනාන්දු	වත්ත	2 3 30	100
11540	කහවගහවත්ත	ආන්තෝනි ප්‍රනාන්දු	චෙන	2 1 18	20
11541	දඹුගහවත්ත	එම	වත්ත	1 3 0	150
11542	කහවගහවත්ත	එම	එම	1 1 28	150
11543	ගොරොක්කවත්ත	එම සහ සෙලෙස්ටිනු ප්‍රනාන්දු	එම	1 3 26	100
11544	කහවගහවත්ත	ගොරිදිපු ප්‍රනාන්දු	එම	1 3 15	50
11545	බුළුගහවත්ත	මනුමල් ප්‍රනාන්දු	එම	10 2 8	75
11546	දඹුගහවත්ත	අන්තෝනි ප්‍රනාන්දු	වඩඉබ්බ	1 0 9	10
11547	මිගහවත්ත	සෙලෙස්ටිනු ප්‍රනාන්දු	වත්ත	31 3 25	120
11548	මිගහකුඹුර	එම	කුඹුර	1 1 33	20
14549	කටකාලගහවත්ත	අන්තෝනි ප්‍රනාන්දු ජෙම්බිනු ප්‍රනාන්දු	වත්ත	3 2 38	150
11550	කොලොන්ගහවත්ත	එම	එම	3 2 9	150
11551	කෝන්ගහවත්ත	සෙලෙස්ටිනු ප්‍රනාන්දු	එම	31 3 25	120
11552	කහවගහවත්ත	අන්තෝනි ප්‍රනාන්දු	එම	4 3 10	75
11553	කහවගහවත්ත	එම	කැලේ	1 3 3	20
11554	එම	ක්‍රිස්ටිනා ප්‍රනාන්දු	වත්ත	0 3 18	25
11555	එම වත්ත	අන්තෝනි ප්‍රනාන්දු	එම	0 0 30	75
11556	කහවගහවත්ත	ක්‍රිස්ටිනා ප්‍රනාන්දු	එම	0 0 26	25
11557	කෝන්ගහවත්ත	සෙලෙස්ටිනා ප්‍රනාන්දු	එම	1 1 18	120

මෙම ඉඩම් කැණ වැසිදුර කාරණා සර්වේක්ෂණයට ලක් කරනු ලබන බවට ප්‍රකාශයක් පිටව ඇත.

කුරුමෙහි පිහිටි ඉඩම් විකුණීමට නියම කරන ලදී. මෙම ඉඩම් කුරුමෙහි පිහිටි වනාන්තරයක පිහිටි බවට පරීක්ෂණයට ලක් කළ බවට ප්‍රකාශයක් පිටව ඇත.

No. 1,657, N.W. P.

Colonial Secretary's Office,
Colombo, November 28, 1902.

ON Friday, February 13, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
Preliminary plan 2,662.					
12038	Keenagahawela	Crown	Paddy field	7 0 33	10
12039		do.	Cocoanut garden	1 2 12	30
Preliminary plan 2,640.					
11873	Medagama	Crown	Cocoanut garden	2 1 24	30
11874		do.	do.	do.	0 0 33
Preliminary plan 2,721.					
12335	Paruppamulla	Crown	Cocoanut garden	0 2 12	50
12336		do.	do.	do.	0 0 8
12337	Kanattawa	do.	do.	0 0 21	50
12338		do.	do.	1 2 16	50
12339		do.	do.	0 0 20	50
Preliminary plan 2,742.					
12451	Virankattuwa	Crown	Paddy field	3 1 12	10
12453		do.	do.	3 0 0	10
12455		do.	do.	5 2 0	10
Preliminary plan 1,434.					
7459½	Karawita	Crown	Cocoanut garden	0 1 15	--

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,657, N.W. P.

වම් 1902 ස්ව වෛරාමි මස 28 වෙනි දින කොළඹ
මහසෙනෙවිවරයාගේ නිකුත්වූ ලේඛනයකට අනුව.

මේ දිනෙහි කලාවත දිස්ත්‍රික්කයේ උපරිප්ත කරන ලද නිකුත් වූ පිහිටි පහත සඳහන් වූ ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නිකුත්වූ ප්‍රකාරයට, වම් 1903 ස්ව වෛරාමි මස 13 වෙනි දින වූ සිකුරුදු දවස් 12ට කලාවත කවිච්චියේදී වෙත්දේසිකර විකුණන ලද කොහොත් කේරුමකර දෙවැනි ගොදොහා ඇත.

වගම් දිනෙහි කලාවත පලාගත් උතුරු පිහිටි ප්‍රදේශයේ කොවිටානාස් පිහිටි නිකුත් වූ පිහිටි 13. සිකුරුදු 2,662.

නො.	ගම.	අයිතිකම් කිසිවක.	අයදුම්.	අක්කරයක තක්සේරු	
				මහත. අ. ර. ප.	මිල. රු.
12038	කිසිගස්වෙල	ආණ්ඩුව	විකුණු	7 0 33	10
12039		එම	පොල්වත්ත	1 2 12	30
සිකුරුදු 2,640.					
11873	මැදගම	ආණ්ඩුව	එම	2 1 24	30
11874		එම	එම	0 0 33	30
සිකුරුදු 2,721.					
12335	පරුප්පාමුල්ල	ආණ්ඩුව	එම	0 2 12	50
12336		එම	එම	0 0 8	30
12337	කනක්කම	එම	එම	0 0 21	50
12338		එම	එම	1 2 16	50
12339		එම	එම	0 0 20	50
සිකුරුදු 2,742.					
12451	වසිරිකවුටුව	ආණ්ඩුව	විකුණු	3 1 12	10
12453		එම	එම	3 0 0	10
12455		එම	එම	5 2 0	10
සිකුරුදු 1,434.					
7459½	කරවිට	ආණ්ඩුව	පොල්වත්ත	0 1 15	--

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඤ්චකරුන්ගේ නිකුත්වූ ලේඛනයකට අනුව, විකිණීමේ කොන්දේසි ගැණ දිගුකලාවත ආණ්ඩුවේ උපරිප්ත කරන ලද නිකුත් වූ පිහිටි පහත සඳහන් වූ පිහිටි ව.

කරුකර උතුරු පිහිටි ප්‍රදේශයේ ආණ්ඩු ලෙස,
එවරුහි ඉම් කරුන්,
මහසෙනෙවිවරයාගේ නිකුත් වූ.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA

No. 457, P. OF S.

Colonial Secretary's Office,
Colombo, November 20, 1902.

ON Tuesday, January 6, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Paranakuru korale of the Kegalla District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Es.
Preliminary plan 727.—Haloluwa. Applicant—Nil.					
2175	Haloluwamukalana	Crown	Forest (for sale)	11 1 25	20
Preliminary plan 3,703. Village—Pussella. Applicant—Nil.					
8126	Narangahamulahena	Crown	Forest (for sale)	1 1 38	10
Preliminary plan 1,037.—Malawita. Applicant—Nil.					
2845	Golindamukalana	Crown	Forest (for sale)	0 1 12	20
2846	Do.	do.	Forest (for sale or settlement)	0 0 17	20
2847	Do.	do.	Forest (for sale)	24 1 30	25
2848	Do.	D. Kalu Banda and others	Chena (for sale or settlement)	0 0 6	20
2849	Do.	Crown	Forest (for sale)	0 2 2	25
Preliminary plan 1,063.—Minuwangomuwa. Applicant—H. Mudalihami.					
2895	Walpola Udatennamukalana	Crown	Forest (for sale)	2 2 20	30
Preliminary plan 1,004.—Halmessa. Applicant—Nil.					
2796	Kalugalkonagala alias Kalugalkonamukalana	Crown	Forest (for sale)	6 1 23	30
J 118	Galandehena	do.	Chena (for sale)	0 0 26	20
Preliminary plan 1,048.—Nikapitiya. Applicant—L. B. Bogahalande, Ratemahatmaya.					
2857	Kahagollekele	W. Mudiyanse and another	Forest (for sale or settlement)	3 1 14	20
2858	Do.	Crown	Forest (for sale)	3 0 32	20
Preliminary plan 1,049.—Nikapitiya. Applicant—L. B. Bogahalande, Ratemahatmaya.					
2859	Devalekele	Crown	Forest (for sale)	2 2 33	20

Further particulars respecting these lands may be obtained from the Surveyor-General and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 457, P. OF S.

විෂ් 1902 ක්වූ අභ්‍යන්තර ව්‍යවස්ථාපිත 20 වෙනි දින කොමිෂන් මහසභාවකට පිටුපසට පත්වන කටයුතු වෙයි.

ඉහත විස්තර කළ දිසාවේ කැනල්ලේ උපවිජයකරුන්ගේ පසුපසට පත්වන කටයුතු වෙයි. ඉහත විස්තර කළ දිසාවේ කැනල්ලේ උපවිජයකරුන්ගේ පසුපසට පත්වන කටයුතු වෙයි. ඉහත විස්තර කළ දිසාවේ කැනල්ලේ උපවිජයකරුන්ගේ පසුපසට පත්වන කටයුතු වෙයි.

කවරකම දිසාවේ කැනල්ලේ උපවිජයකරුන්ගේ පසුපසට පත්වන කටයුතු වෙයි.

සිතියම 727. ගව්—කල්මිඵ . අසිතියම කිසිත්තා—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	අයදුම.	මහස. අය කර	
				අ. රු. ප.	රු.
2175	හල්මිඵවලකලාන	—	මුකලාන (විකිනීම පිණිස)	11 1 25	20
සිතියම 3,703. ගව්—සුසැල්ල.					
8126	කාරන්ගහමුලාන	—	මුකලාන (එම)	1 1 38	10
සිතියම 1,037. ගව්—ලුම්මි.					
2845	කොළඹුකලාන	—	මුකලාන (එම)	0 1 12	20
2846	එම	—	මුකලාන (විකිනීමට හෝ භාරදීමට)	0 0 17	20
2847	එම	—	මුකලාන (විකිනීම පිණිස)	24 1 30	25
අසිතියම කිසිත්තා—සඵවන්ඩා සහ හවුන්.					
2848	කොළඹුකලාන	—	භෞත (විකිනීමට හෝ භාරදීමට)	0 0 6	20

නො.	ඉඩම් නම.	ඉල්ලුම්කරයා.	අන්දම.	අක්කර මහන. යක මිල.	
				අ. රු. ප.	රු.
2849	හොලිදමුණලාන	අයිතිකම් කියවනා—ආණ්ඩුව. — සිතියම 1,063. ගම්—මිහුවන්ගොමුව.	මුකලාන (විකිනිම පිණිස)	0 2 2	25
2895	වල්පොලොවකුණේ මුකලාන	ආ. මුදලිකාමි සිතියම 1,004. ගම්—නාල්මැස්ස.	මුකලාන (විකිනිම පිණිස)	2 2 20	30
2796	කළුගල්ලකොණේ වත් කළුගල්ලකොණේ මුකලාන	—	මුකලාන (විකිනිම පිණිස) සේන (එම)	6 1 23	30
J 118	ගල්පැව්දේසේන	—	—	0 0 26	20
2857	සිතියම 1,048. ගම්—නිකපිටිය. කහොලලේකැලේ	අයිතිකම් කියවනා—මුද්දියේසේන සහ තවත් අයගේ. බෝගලකුණේ රචි මහත්මයා	මුකලාන (විකිනිම හොහොත් කිරීම පිණිස)	3 1 14	20
2858	එ.	අයිතිකම් කියවනා—ආණ්ඩුව. බෝගලකුණේ රචි මහත්මයා	මුකලාන (විකිනිම පිණිස)	3 0 32	20
2859	දඩාලේකැලේ	සිතියම 1,049. ගම්—නිකපිටිය. බෝගලකුණේ රචි මහත්මයා	මුකලාන (එම)	2 2 33	20

මෙම ඉඩම් ගාණ වැඩිදුර කාරණා සර්වේශ්වර්ථනරාජාචාර්යවරයාගේ සේවයෙන්, විකිනීම කොන්දේසි ගාණ කැපලේ දුර්වලතාවයන්ගෙන් මුදාකරවා දීමට.

ගරුකර උතුම්ව සිතුවන සේ ආඥාදායක,
ඉතිරි ඉම් ගරු,
මහසෙනෙවිතුමාගේ මහලය.

No. 458, P. OF S.

Colonial Secretary's Office,
Colombo, November 19, 1902.

ON Monday, January 12, 1903, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-four allotments of land situated in the Kuruwiti korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs.	
I 74	Ihalamirishenemukalana	Crown	Forest	39 0 9	15	
Preliminary plan 598. Village—Talawitiya						
A 264	Berawadeniyekele	Crown	Chena	4 2 19	15	
Preliminary plan 820. Village—Kandangoda.						
O 101	Kandangodamukalana	Crown	Mukalana	4 2 32	20	
Preliminary plan 4,661. Village—Kuruwita and Millaawitiya.						
G 76	Mahagalhena	V. Dingirimahatmaya and others	Chena	29 1 20	20	
H 76	Kirimetielaheha	do	do	17 2 5	20	
S 76	Laulugahakanatta	do	do	5 2 14	15	
T 76	Do	do	do	1 2 31	15	
V 76	Laulugabahena	do	do	1 2 10	15	
G 77	Kuruwitaowita	Crown	Owita	3 3 7	30	
J 77	Hiriketilanda	V. Lokuappahami and others	Degidiyana	14 0 21	20	
K 77	Galokahena	do	do	16 0 33	20	
L 77	Asweddumhena	do	Chena	10 3 23	20	
M 77	Palikadamullehena	do	Degidiyana	13 1 29	20	
N 77	Gurugalmadiyahena	do	do	27 3 7	20	
Q 77	Boragodadeniya	G. Mohottihami and others	Deniya	3 1 19	15	
R 77	Alagollehena	do	Degidiyana	8 1 31	20	
S 77	Do	do	do	11 2 28	20	
T 77	Boragodahena	do	do	5 2 27	20	
U 77	Alagollehena	M. Mohottihami and others	do	13 0 32	20	
V 77	Do	do	do	11 0 12	10	
W 77	Durayahena	D. Horatala and others	do	12 2 10	10	
X 77	Duradeniya	do	Deniya	1 0 25	10	
Y 77	Diyabanahena	G. Gunaya and others	Degidiyana	3 3 8	10	
Z 77	Rasawilakoladeniya	do	Deniya	1 1 25	10	
A 78	Malabandahena	Ukkinda and others	Half-grown forest	30 0 0	10	
B 78	Alagolledeniya	G. Mohottihami and others	Deniya	6 0 33	10	
C 78	Alagollehena	do	Half-grown forest	2 0 8	10	
849	Kammalehena	Crown	do	0 0 18	10	
852	Diggedigahahena	G. Mohottihami and others	Chena	0 1 25	10	
855	Welagodahena	Crown	Half-grown forest	0 2 23	20	

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
856	Gangabodakele	Crown	Half-grown forest	0 1 0	20
857	Do	do	do	0 0 36	20
N 77½	Boragodalandehena	G. Mohottihamy and others	do	1 3 37	20
N 77½	Do	do	do	0 2 1	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 458 P. OF S.

විෂි 1902 ක්වු නොවැලිබු මස 19 වෙනි දින කොළඹ
මහසෙනෙහිකාරිස්ථානයේදී සඳහන් කරුණු වලින්.

සබරගමු දිසාවේ රත්නපුර ඒජන්තවරයාගේ පසින ලෙහි පහත සඳහන් වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට ව.ෂී 1903 ක්වු ජනවාරි මස 12 වෙනි දිනට සදුදු පස්වරු 10 රත්නපුරේ සභා මණ්ඩලයේ වෙන්දේසිකර පිටුපත්ව පැවැත්වූයේය.

සබරගමු දිසාවේ රත්නපුර පලාතේ කරුණු වලින් පිහිටා ඇති බිම් කොටස.

පිටුපත් 598. ගම—පලාපිටිය.

නං.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්න.	අත්දැ.	අක්කර සහ වර්ග	
				අ. ර. ප.	රු.
I 74	ඉහලමිරිස්සේනමුහලාන	ආණ්ඩුව	මුහලාන	39 0 9	15
A 264	බොරවදෙහිදේසැල	පිහිටම 6,868. ගම—පලාපිටිය.	හේන	4 2 19	15
O 101	සදත්තෙ.ඩමුහලාන	ආණ්ඩුව	මුහලාන	4 2 32	20
G 76	මහලේසේන	පිහිටම 4,661. ගම—කරුණිව සහ මල්ලපිටිය.	හේන	29 1 20	20
H 76	කිරිමැව්ආලේසේන	එම	එම	17 2 5	20
S 76	ලෝචනකකන්තක	එම	එම	5 2 14	15
T 76	එම	එම	එම	1 2 31	15
V 76	ලෝචනකසේන	එම	එම	1 2 10	15
G 77	කරුණිවමිට්ට	ආණ්ඩුව	මිට්ට	3 3 7	30
J 77	කිරිකැව්ලිය	ඒ. ලොකුඅප්පුහ.මි සහ තවත්	දෙහිසිසාන	14 0 21	20
K 77	ගලොකසේන	එම	එම	16 0 33	20
L 77	සේවැද්දම්සේන	එම	හේන	10 3 23	20
M 77	පලිකඩමුල්ලේසේන	එම	දෙහිසිසාන	13 1 29	20
N 77	ගුරුගල්ලේසේන	එම	එම	27 3 7	20
Q 77	බොරගෙ ඩදෙහිය	ඒ. මොහොට්ටිකාමි සහ තවත්	දෙහිය	3 1 19	15
R 77	අලොකල්ලේසේන	එම	දෙහිසිසාන	8 1 31	20
S 77	එම	එම	එම	11 2 28	20
T 77	බොරගෙ.ඩගේන	එම	එම	5 2 27	20
U 77	අලොකල්ලේසේන	ආම්. මොහොට්ටිකාමි සහ තවත්	එම	13 0 32	20
V 77	එම	එම	එම	11 0 12	10
W 77	දුරගසේන	ඒ. මොහොට්ටිකාමි සහ තවත්	එම	12 2 10	10
X 77	දුරදෙහිය	එම	දෙහිය	1 0 25	10
Y 77	දෙබානසේන	ඒ. ගුණසා සහ තවත්	දෙහිසිසාන	3 3 8	10
Z 77	රාජපිලකොලදෙහිය	එම	දෙහිය	1 1 25	10
A 78	මලවැව්දෙහිය	ලක්කිනු සහ තවත්	දෙහිසිසාන	30 0 0	10
B 78	අලොකල්ලේදෙහිය	ඒ. මොහොට්ටිකාමි සහ තවත්	දෙහිය	6 0 33	10
C 78	අලොකල්ලේසේන	එම	දෙහිසිසාන	2 0 8	10
849	කම්මල්ලේසේන	ආණ්ඩුව	එම	0 0 18	10
852	දික්කෙහිගසේන	ඒ. මොහොට්ටිකාමි සහ තවත්	හේන	0 1 25	10
855	දෙලොකඩගේන	ආණ්ඩුව	දෙහිසිසාන	0 2 23	20
856	ගහමොඩකැලේ	එම	එම	0 1 0	20
857	එම	එම	එම	0 0 36	20
N 77½	බොරගෙ ඩදෙහිය	ඒ. මොහොට්ටිකාමි සහ තවත්	එම	1 3 37	20
N 77½	එම	එම	එම	0 2 1	20

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා මිනිස්සුන්ට දෙපාර්තමේන්තුවේ ප්‍රධානගුණාගෙන්ද, පිහිටීම ඉතා වැදගත් සම්බන්ධ කාරණා සබරගමු පලාතේ මහ ඒජන්තවරයාගේ සේවයේද දැනගත්ව පුළුවන.

කරුණර ඉඩමානවත්වත්සේනේ ආණ්ඩුවල,
ඉවුරුති ඉම් කරුණ,
මහසෙනෙහිකාරිස්ථානයේ.

No. 459, P. OF S.

Colonial Secretary's Office,
Colombo, November 27, 1902.

ON Tuesday, January 20, 1903, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at the Ratnapura Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-one allotments of land situated in the Kadawata and Meda korales of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 2,649. Village Galagama, Kadawata korale.				Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Lot.	Name of Land.	Name of Claimant.	Description.		
237	Mahagamayawatthena	Crown	Chena and forest	4 1 30	15
3996	Kelagahatenna	Preliminary plan 5,035. Crown	Village—Galagama. Landu land	2 2 27	10
315	Budunwelapaboda	Preliminary plan 4,593. Crown	Village—Halpe. Deniya	0 3 2	10
834	Appugewattedarandakelle	Preliminary plan 339. Crown	Village—Nelliwala. High forest	0 1 39	10
823	Ode or Ellanpalla	Preliminary plan 332. Crown	Village—Muttettuwegama. Chena	0 0 34	10
829	Unapanduragawamukalana	Preliminary plan 336. Crown	Village—Kotuwalpola. Mukalana	0 1 36	10
832	Do.	do.	do.	2 2 8	10
542	Uruwelahena	Preliminary plan 255. Crown	Village—Massenna. Degadiyana	1 0 11	15
543	Do.	do.	do.	0 2 13	15
2064	Ettrick estate	Preliminary plan 4,844. Crown	Village—Halpe. Encroachment, partly planted with tea	28 1 17	10
310	Welihissamukalana	Preliminary plan 4,591. Crown	Village—Dehigastalawa. Forest	16 0 0	10
311	Do.	do.	do.	0 2 21	10
316	Kirillagahamadehena	Preliminary plan 4,594. Crown	Village—Kirimetitenna. Forest	4 1 27	25
317	Kendeketiyehehena	do.	do.	4 3 30	20
318	Kirillagahamadehena	do.	Talawa	0 1 21	10
2490	Embiliyakumbure pillewa or wanata	Preliminary plan 885. Crown	Village—Meddekanda. Chena	0 2 13	10
2491	Embiliyakumbura	do.	Field	3 0 10	10
2492	Embiliyakumbure pillewa or wanata	do.	Chena	0 1 32	10
514	Amunugodahena	Preliminary plan 247. Anadahami (Crown)	Village—Moraula. Chena	1 2 30	10
7208	Honpolatenna	Preliminary plan 2,060. Crown	Village—Aldure. Field	2 0 32	10
7209	Dorakadakumburepaula	do.	do.	0 3 30	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the Province of Sabaragamuwa.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 459, P. OF S.

විෂි 1902 ක්වූ කොවැම්බර් මස 27 වෙනි දින කොළඹ
මහසෙනෙවරියාගේ කන්තෝරුවේදී.

සබරගමු දිසාවේ රත්නපුරේ ඒජන්තවරයාගේ විසින් ලෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධාන ඉඩම්
ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෂි 1903 ක්වූ ජනවාරි මස 20 වෙනි දිනවූ අභ්‍යන්තර පස්වරු
10 රත්නපුරේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ රත්නපුර පලාතේ කඩවත මැද දෙකෝරලේ පිහිටා තිබෙන බිම්කැබලි 21යි.

සිතියම 2,649. ගම—හලගම. කඩවතකෝරලේ.

කො.	ඉඩමේ නම.	අයිතියම සිසන්තා.	අක්දම.	අක්කරයක විෂා	
				අ. රු. ප.	රු.
237	මහගමාවන්ගේගෙන	ආණ්ඩුව	හේන සහ මුකලාන	4 1 30	15
3996	කැලගහකැවන	සිතියම 5,035. ගම—හලගම. ආණ්ඩුව	ලන්ද	2 2 27	10
315	බුදුන්වෙලපාචොඩ	සිතියම 4,593. ගම—හල්පේ. ආණ්ඩුව	දෙණිය	0 3 2	10
834	අප්පුගෙවන්කෙදරුදකැල්ල	සිතියම 339. ගම—හෙල්ලිවල. ආණ්ඩුව	මුකලාන	0 1 39	10

නො.	ඉඩමේ නම.	අයිතියම කිසිවය.	අයදුම.	අක්කරයක වරිනා මගන. කම.	
				අ. රූ. ප.	රූ.
සිතියම 332. ගම—බුක්කෙවිටුවෙගම.					
823	මිදේ නොනොත් ඇල්ලන් පල්ල	අණ්ඩුව	සේන	0	0 34 10
සිතියම 336. ගම—කොටුවල්පොල.					
829	උතපදුරගාවමුකලාන	අණ්ඩුව	මුකලාන	0	1 36 10
832	එම	එම	එම	2	2 8 10
සිතියම 255. ගම—මස්සැත්ත.					
542	උරුමවෙලසේන	අණ්ඩුව	දෙසිසියාන	1	0 11 15
543	එම	අණ්ඩුව	එම	0	2 13 15
සිතියම 4,844. ගම—හල්පේ.					
2064	ඇවිරික්වත්ත	අණ්ඩුව	සේ සහිත ඉඩම	28	1 17 10
සිතියම 4,591. ගම—දෙහිගස්තලාව.					
310	වැලිසිස්සමුකලාන	අණ්ඩුව	මුකලාන	16	0 0 10
311	එම	එම	එම	0	2 21 10
සිතියම 4,594. ගම—කිරිමැටියැත්ත.					
316	කිරිල්ලගහමඩේසේන	අණ්ඩුව	එම	4	1 27 25
317	කැන්දකැටියේසේන	එම	එම	4	3 30 10
318	කිරිල්ලගහමඩේසේන	එම	තලාව	0	1 21 10
සිතියම 885. ගම—මැද්දෙකන්ද.					
2490	ඇඹිලියකුඹුරේපිල්ලාව නොනොත් වනාන	අණ්ඩුව	සේන	0	2 13 10
2491	ඇඹිලියකුඹුර	එම	කුඹුර	3	0 10 10
2492	ඇඹිලියකුඹුරේ පිල්ලාව නොගොත් වනාන	එම	සේන	0	1 32 10
සිතියම 247. ගම—මොරලල.					
514	අමුහුගොඩසේන	අනදහාමි (අණ්ඩුව)	එම	1	2 30 10
සිතියම 2,060. ගම—අල්පුරේ.					
7208	සෝන්පොලකැත්ත	අණ්ඩුව	කුඹුර	2	0 32 10
7209	දෙරකඩකුඹුරේපාමුල	එම	එම	0	3 30 10

මේ ඉඩම සම්බන්ධ වැඩිදුර කාරණා මිනිස්සුරුදොර්තමේන්තුවේ ප්‍රධානතායෙන්, විධිනිම කො. ක්ෂේත්‍ර සම්බන්ධ කාරණා සබරගමු පලාතේ මහජනනලක්කාත්සේගෙත්ද දුකගත්ව පුවන.

ගරුකර උතුමානන්වගත්සේගේ අඤ්චලෙස,
එවරුරි ඉම් තරුත්,
මහසඤ්චකාරිස් වමිත.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for the Kelani Valley Railway, to wit :-

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
T 820	Hikgahawatta	Cocoanut garden	Wattage Adrian Perera	0 0 17.50

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.
All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on January 9, 1903, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,
Colombo, December 3, 1902.

G. M. FOWLER,
Government Agent.

1876 ම (ඹ)-ත්තු 3 ම ඉලක්කස් සැදැසිනු 7 ම් පිරිවින් පිරකාරම් උඩුපුසවා රෙහිල්වේ පාලන ක්‍රමයට ගනු ලබන පිහි
රහස්සේවකුට වේණද්‍රයතාන පිවිසීමට සොලවාලීමට කාණිකීන, අමතාවත :—

තරුණි.	කාණියිනු පෙරු.	විවරම.	උරුමකරු—නුවරෙව්‍යා පද්ධතම.	විසාලම.
			උරුමකරු පෙරු.	ච. ෆු. ප.
Q 857	කිප්පනුඳය තිලම	පත්තේ	කිප්පනුඳය උරුමකරු	4 0 32
R 857	බෞ.	කිරිපකාඹ	බෞ.	14 2 0
S 857	බෞ.	බෞ.	බෞ.	2 0 7
T 857	බෞ.	බෞ.	බෞ.	0 2 17
U 857	බෞ.	පත්තේ	බෞ.	1 2 4
V 857	බෞ.	බෞ.	බෞ.	0 1 13-50

ඉහත කොටසේ වැරදිකරු ගත්තනුසේසු ප්‍රධාන 1876 ම (ඹ)-ත්තු කාණි ගිණුම් කොටසට වැරදි ප්‍රධාන ප්‍රධාන
6 ම් පිරිවින් ඉරිපාටකින පිරකාරම් මත්තිරාලෝකීනස් සභාපිනු ඉලෝකීනුඳය තේසාතිපතිවරුන් ගනු ලබන
කර්මකරු සේසු ප්‍රධාන, අමතාවත ඉහත කොටසේ ඉහත කොටසේ අරුණාඩ්පියාර් ගනු ලබන 7 ම් පිරිවින්
ප්‍රධාන ප්‍රධාන පිරකාරම් තාන ඉහත කොටසේ පිරිසිත්තමාය් විනම්පරු සේසු ප්‍රධාන.

මෙහි මෙහි කාණිකීන උරුමකරු සභාපිනු තාමාක අමුණ අවරවරුඳය කාරියකරු මුලමාය්
1902 ම (ඹ) මාර්තු 22 ත් තේසාතිපතිවරු පිනු 2 මණිකීනු නුවරෙව්‍යාවේ ගනු ලබන වෙලිපිට් තත්තමකු
අමතාවත ගනු ලබන තත්තමකීනු අමුණ අවරවරුඳය තාමාක ඉහත කොටසේ තොස
ප්‍රධාන විවරවරුඳය සොලවාලීමට ඉහත කොටසේ විවරවරුඳය සොලවාලීමට.

නුවරෙව්‍යා කස්සේරි, 1902 ම (ඹ) කාර්තිකීන 25 ත් ෧. ආ. ගම්, තේසාති, උරුමකරු

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the
provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the
following lands, required for a public purpose, namely, for the Uda Pussellawa Railway, to wit:—

Lot.	Name of Land.	Preliminary plan 4,988. Description.	Village—Nuwara Eliya. Name of Claimant.	Extent. A. R. P.
13375	—	Patana	The heirs of Mr. Gibson	0 0 0.75
13376	—	Carriage road	do.	0 0 1
13377	—	do.	do.	0 0 8.75

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me
at Nuwara Eliya on December 22, 1902, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the
lands, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya, Kachecheri, November 25, 1902. E. M. DE C. SHORT,
Assistant Government Agent.

වෂී 1876 ක්‍රමයට අදාළව නොමිලට ගිණුම් අනුප්‍රාප්තියට ගනු ලබන ප්‍රධාන
කටයුතකට, එනම් :— ඉහත කොටසේ ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන
ඉහත කොටසේ ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන
කාණිකීන කරුණු ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන
විනම්පරු ගනු ලබන මට අනුලබ් කිරීම, එ ඉහත කොටසේ :—

කො.	අත්තම.	සිතියම 4,988. ගම—නුවරෙව්‍යා.	උරුමකරු.	මහත.
			අසිතිකම කියන්නා.	ච. රු. ප.
13375	පහත	සිතියම 4,988. ගම—නුවරෙව්‍යා.	උරුමකරු	0 0 0.75
13376	කරුණකරු	එම	එම	0 0 1
13377	එම	එම	එම	0 0 8.75

එබැවින් ඉහත අසිතිකරු ගනු ලබන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන
ගනු ලබන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන

ඉහත කී ඉහත ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන
කාණිකීන අද 1902 ක්‍රමයට අදාළව ගිණුම් 22 වෙනි දින 2 ක්‍රමයට නුවරෙව්‍යාවේ ඉහත කොටසේ
ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන
සිතියම 4,988 ගනු ලබන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන

වෂී 1902 ක්‍රමයට අදාළව ගිණුම් 25 වෙනි දින නුවරෙව්‍යාවේ කටයුතකට. ආ. ගම්, තේසාති, උරුමකරු

1876 ම (ඹ)-ත්තු 3 ම ඉලක්කස් සැදැසිනු 7 ම් පිරිවින් පිරකාරම් උඩුපුසවා රෙහිල්වේ පාලන ක්‍රමයට ගනු ලබන පිහි
රහස්සේවකුට වේණද්‍රයතාන පිවිසීමට සොලවාලීමට කාණිකීන, අමතාවත :—

තරුණි.	කාණියිනු පෙරු.	විවරම.	උරුමකරු—නුවරෙව්‍යා.	විසාලම.
			උරුමකරු පෙරු.	ච. ෆු. ප.
13375	—	පත්තේ	කිප්පනුඳය උරුමකරු	0 0 0.75
13376	—	කරුණකරු	කරුණකරු	0 0 1
13377	—	බෞ.	බෞ.	0 0 8.75

ඉහත කොටසේ වැරදිකරු ගත්තනුසේසු ප්‍රධාන 1876 ම (ඹ)-ත්තු කාණි ගිණුම් කොටසට වැරදි ප්‍රධාන ප්‍රධාන
6 ම් පිරිවින් ඉරිපාටකින පිරකාරම් මත්තිරාලෝකීනස් සභාපිනු ඉලෝකීනුඳය තේසාතිපතිවරුන් ගනු ලබන
කර්මකරු සේසු ප්‍රධාන, අමතාවත ඉහත කොටසේ ඉහත කොටසේ අරුණාඩ්පියාර් ගනු ලබන 7 ම් පිරිවින්
ප්‍රධාන ප්‍රධාන පිරකාරම් තාන ඉහත කොටසේ පිරිසිත්තමාය් විනම්පරු සේසු ප්‍රධාන.

மேற்கூறிய காரணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1902 ம் ஆண்டு மார்ச்சு மாதம் 22 ந் தேதியிலன்று 2 மணிக்கு நுவறெவியாவில் என முன்பாக வெளிப்படுத்தப்பட்ட அக்காணிகளிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இத்தலை அவர்களிடத்திற் கேட்டும் கொள்ளப்படுகின்றது.

நுவறெவியா கச்சேரி,
1902 ம் ஆண்டு கார்த்திகை மீ 25 ந் உ.

இ. எம். த. சீ. வேலாட்,
அரசாட்சி உதவி ஏசனரர்.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for erecting a dispensary at Bibile, to wit:—

Preliminary plan 1,069. Village—Bibile in Wegam pattu of Wellassa.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
S 119	Wagolahena	Chena	W. R. Bibile Ratamahatmaya	0 1 0
T 119	Wagolawatta	Garden with jak, &c.	do.	0 1 19

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Badulla Kachcheri on December 30, 1902, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Badulla Kachcheri,
November 27, 1902.

F. H. PRICE,
Government Agent.

வழி 1876 க்கு உரிய பகுதிகளில் உள்ள நிலங்களை அரசாங்கத்திற்குக் கொடுப்பதற்காக அந்தந்த நிலங்களின் உரிமையாளர்கள் அல்லது அவர்களின் காரியகாரர்கள் மூலமாக 1902 ம் ஆண்டு மார்ச்சு மாதம் 22 ந் தேதியிலன்று 2 மணிக்கு நுவறெவியாவில் என முன்பாக வெளிப்படுத்தப்பட்ட அக்காணிகளிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இத்தலை அவர்களிடத்திற் கேட்டும் கொள்ளப்படுகின்றது.

பின்புறம் 1,069. கிராமம்—பிபிலே வெளியே

காலம்.	பகுதி பெயர்.	விவரம்.	உரிமையாளர் பெயர்.	வீசாலம். ஏ. ரூ. ப.
S 119	வாகொலகேன	சேனை	பிபிலே லுய்வர ரத்தினம்மா	0 1 0
T 119	வாகொலவத்த	கொடி அடி நிலம் வயல்	சிம	0 1 19

பிபிலே பகுதி அடங்கிய அங்குள்ள நிலங்களை அரசாங்கத்திற்குக் கொடுப்பதற்காக அந்தந்த நிலங்களின் உரிமையாளர்கள் அல்லது அவர்களின் காரியகாரர்கள் மூலமாக 1902 ம் ஆண்டு மார்ச்சு மாதம் 22 ந் தேதியிலன்று 2 மணிக்கு நுவறெவியாவில் என முன்பாக வெளிப்படுத்தப்பட்ட அக்காணிகளிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இத்தலை அவர்களிடத்திற் கேட்டும் கொள்ளப்படுகின்றது.

பிபிலே பகுதி அடங்கிய அங்குள்ள நிலங்களை அரசாங்கத்திற்குக் கொடுப்பதற்காக அந்தந்த நிலங்களின் உரிமையாளர்கள் அல்லது அவர்களின் காரியகாரர்கள் மூலமாக 1902 ம் ஆண்டு மார்ச்சு மாதம் 22 ந் தேதியிலன்று 2 மணிக்கு நுவறெவியாவில் என முன்பாக வெளிப்படுத்தப்பட்ட அக்காணிகளிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இத்தலை அவர்களிடத்திற் கேட்டும் கொள்ளப்படுகின்றது.

வழி 1902 க்கு உரிய பகுதிகளில் உள்ள நிலங்களை அரசாங்கத்திற்குக் கொடுப்பதற்காக அந்தந்த நிலங்களின் உரிமையாளர்கள் அல்லது அவர்களின் காரியகாரர்கள் மூலமாக 1902 ம் ஆண்டு மார்ச்சு மாதம் 22 ந் தேதியிலன்று 2 மணிக்கு நுவறெவியாவில் என முன்பாக வெளிப்படுத்தப்பட்ட அக்காணிகளிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இத்தலை அவர்களிடத்திற் கேட்டும் கொள்ளப்படுகின்றது.

ஏ. எச். பி. பிரைசு,
அரசாங்க உதவி ஏசனரர்.

1876 ம் ஆண்டு-தத்து 3 ம் இலக்கம் சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் பிபிலேயில் ஒரு மருத்துச்சாலைக்கு என்னும் பதிரங்குதேவைக்கு வேண்டியதான பின்னர்ச்சொல்லப்படும் காரணிகள், அஃதாவது:—

பிரதமபட்டத்து இலக்கம் 1,069. குறிச்சி—வெல்லச்சை வேகம்பத்துவையைச்சேர்ந்த பிபிலே.

காலம்.	காரணியினது பெயர்.	விவரம்.	உரிமையாளர் பெயர்.	வீசாலம். ஏ. ரூ. ப.
S 119	வாகொலகேன	சேனை	டப்லிவு. ஆர். பிபிலே ரத்தினம்மா	0 1 0
T 119	வாகொலவத்த	தோட்டம் பிலாமரங்கள்	ஷை	0 1 19

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-தத்து 3 ம் இலக்கம் சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச்சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எண்களுக்கு கற்பனைசெய்திருப்பதால், அக்காரணிகளை ஆட்சிபுக்குள்ளே அரகாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின் படி வேண்டியபிரகாரம் நான் இத்தனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காரணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1902 ம் ஆண்டு மார்ச்சு மாதம் 22 ந் தேதியிலன்று 2 மணிக்கு நுவறெவியாவில் என முன்பாக வெளிப்படுத்தப்பட்ட அக்காணிகளிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இத்தலை அவர்களிடத்திற் கேட்டும் கொள்ளப்படுகின்றது.

வதுள்ளுக் கச்சேரி,
1902 ம் ஆண்டு கார்த்திகை மீ 27 ந் உ.

ஏ. எச். பி. பிரைசு,
அரசாங்க உதவி ஏசனரர்.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Okandahena, situate in the village of Banagala in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 1,012), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 27th day of October, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the village of Banagala in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 19 in preliminary plan 26, and in the annexed certified tracing therefrom, and containing in extent about 1 acre and 21 perches, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Okandahena, situated in the village of Banagala in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 1 acre and 21 perches, shown as lot 19 in sheet O₄₋₁₂¹⁴ and preliminary plan 26, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Ketakalawatta claimed by H. Nikolas, Milla-aratuwedeniya belonging



Scale of 8 Chains to an Inch.

Preliminary plan 26.

Situation: Banagala village in Palle pattu of Morawak korale.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
19	Okandahena	1 0 21

Surveyor-General's Office,
Colombo, March 19, 1902.

Sheet O₄₋₁₂¹⁴

J. L. HAMPTON,
for Acting Surveyor-General.

to Crown; on the east by Bambarawelketiyehenyaya belonging to Crown; on the south by Okandakumburuyaya claimed by Don Mathes Senanayake and others; on the west by Okandakumburuyaya claimed by Don Mathes Senanayake and others, Bambarawelketiyehenyaya belonging to Crown.

The 27th day of October, 1902.

Matara S.O. 641

J. G. FRASER,
Special Officer.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Hitigahahena, situate in the village of Banagala in the Morawak korale of the Matara District, in the Southern Province, and of the "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 1,015), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 27th day of October, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the village of Banagala in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 91 in preliminary plan 26, and in the annexed certified tracing therefrom, and containing in extent 2 acres 2 roods and 7 perches, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Hitigahahena, situated in the village of Banagala in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 2 acres 2 roods and 7 perches, shown as lot 91 in sheet O₅¹⁴_{—13} and preliminary plan 26, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by the Annasigalahenyaya belonging to Crown; on the east



Scale of 8 Chains to an Inch.

Preliminary plan 26.

Situation: Banagala village in Palle pattu of Morawak korale.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
91	Hitigahahena	2 2 7
	Sheet O ₅ ¹⁴ _{—13}	

Surveyor-General's Office,
Colombo, March 19, 1902.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

by Betigahawattuyaya claimed by J. V. Don Davith and others; on the south by Kammalapittaniya claimed by M. Appu and others, Kahataliyadda claimed by ditto; on the west by Egodawatta claimed by Mahagamage Don Andris and others.

J. G. FRASER,
Special Officer.

The 27th day of October, 1902.

Matara S.O. 642


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring
Land to be Crown Property.

In the matter of the land commonly called or known as Polkandadeniya, situate in the village of Banagala in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 1,014), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 27th day of October, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the village of Banagala in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 81 in preliminary plan No. 26 and in the annexed certified tracing therefrom, containing in extent 2 acres 1 rood and 4 perches, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Polkandadeniya, situated in the village of Banagala in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 2 acres 1 rood and 4 perches, shown as lot 81 in sheet O₅₋₁₃¹⁴ and preliminary plan 26, and in the annexed certified tracing



Scale of 8 Chains to an Inch.

Preliminary plan 26.

Lot 81 called Polkandadeniya, in extent 2A. 1R. 4P., situated in Banagala village in
Palle pattu of Morawak korale.

Sheet O₅₋₁₃¹⁴

Surveyor-General's Office,
Colombo, March 19, 1902.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

therefrom, and bounded as follows: on the north by the Radadola, Kajugahawattuyaya claimed by P. Don Theodoris and others, Wadiawatta claimed by Wattuhami; on the east by Wadiawattuyaya claimed by ditto; on the south by the Radadola; on the west by Kajugahawattuyaya claimed by P. Don Theodoris and others.

October 27, 1902.
Matara S.O. 643

J. G. FRASER,
Special Officer.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Pitakanda, situate in the village of Ampanagala in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 1,001), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 30th day of October, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the village of Ampanagala in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot No. 12 in sheets O₃₄₋₄₂¹⁵, O₃₅₋₄₃¹⁵, O₅₀₋₅₈¹⁵, and O₅₁₋₅₉¹⁵ and in preliminary plan 38, and in the annexed certified tracing therefrom, and containing in extent 438 acres 2 roods and 34 perches, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Pitakanda, situate in the village of Ampanagala in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 438 acres 2 roods and 34 perches, shown as lot 12 in sheets O₃₄₋₄₂¹⁵, O₃₅₋₄₃¹⁵, O₅₀₋₅₈¹⁵, and O₅₁₋₅₉¹⁵ and P. P. No. 38, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by the Urubokke-ganga, Horakandawatta



Scale of 32 Chains to an Inch.

Preliminary plan 38.

Lot 12 called Pitakanda, in extent 438A. 2R. 34P., situated in Ampanagala village in Udugaha pattuwa of Morawak korale.

Sheets O₃₄₋₄₂¹⁵, O₃₅₋₄₃¹⁵, O₅₀₋₅₈¹⁵, O₅₁₋₅₉¹⁵

Surveyor-General's Office,
Colombo, February 24, 1902.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

belonging to Don Andris Abegunawardana and others, Horakandawattedeniya claimed by ditto, Bulugaha henyaya belonging to Crown, Okandekumbura belonging to Don Andris Abegunawardana and others Mahakumburewatta belonging to ditto, the Indola; on the east by the village limit of Mawarala; on the south by the Indola, the boundary of the Kandaboda pattuwa; on the west by the Panwiladola.

J. G. FRASER,
Special Officer.

Ampanagala, October 30, 1902.

Matara S.O. 644

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Land to be Crown Property.


In the matter of the land commonly called or known as Owilangodahena, situate in the village of Elamaldeniya in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 18th day of July, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Owilangodahena, situate in the village of Elamaldeniya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 23 acres and 1 rood, and shown as lot 12 in sheet O¹⁵₄₉₋₅₇ and preliminary plan 42, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 999):

And whereas one Sumangala Terunnanse of Elamaldeniya made claim thereto; and whereas the said claimant has withdrawn his claim to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 28th day of October, 1902, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Owilangodahena, situate in the village of Elamaldeniya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 23 acres and 1 rood, shown as lot 12 in sheet O¹⁵₄₉₋₅₇ and preliminary plan 42, and in the annexed certified tracing therefrom and bounded as follows: on the north by Viharedola; on the east by Yondehigahahenyaya belonging to



Scale of 8 Chains to an Inch.

Preliminary plan 42.

Situation: Elamaldeniya village in Palle pattu of Morawak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
12	Owilangodahena	23 1 0

Surveyor-General's Office,
Colombo, April 9, 1902.

Sheet O¹⁵₄₉₋₅₇

J. L. HAMPTON,
for Acting Surveyor-General.

Crown; on the south by Yahalagodahena sold by Crown to Welege Babune (T.P. 174,213), Migahawatta claimed by Paragahawalage Dasanhami; on the west by Lintotadeniyekumburuyaya claimed by Paragahawalage Dasanhami and others, Owilangodawatta claimed by Sumangala Terunnanse, the footpath.

Elamaldeniya, October 28, 1902.

J. G. FRASER,
Special Officer.

Matara S.O 645

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899 and 1900,"
admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Owilangodahena, situate in the village of Elamaldeniya in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 18th day of July, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Owilangodahena, situate in the village of Elamaldeniya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 25 acres 2 roods and 17 perches, and shown as lot 11 in sheets O¹⁴₅₆₋₆₄ and O¹⁴₄₉₋₅₇ and preliminary plan No. 42, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 998):

And whereas one Sumangala Terunnanse of Elamaldeniya made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Owilangodahena, situate in the village of Elamaldeniya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 25 acres 2 roods and 17 perches, shown as lot 11 in sheets O¹⁴₅₆₋₆₄ and O¹⁵₄₉₋₅₇ and preliminary plan 42, and bounded as follows:



Scale of 8 Chains to an Inch.

Situation: Elamaldeniya village in Palle pattu of Morawak korale.

Preliminary plan 42.

Lot.	Name of Land.	Extent. A. R. P.
11	Owilangodahena ... Sheets O ¹⁴ ₅₆₋₆₄ and O ¹⁵ ₄₉₋₅₇	25 2 17

Surveyor-General's Office,
Colombo, April 9, 1902.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

on the north by the Viharadola; on the east by the footpath, Owilangodawatta claimed by Sumangala Terunnanse; on the south by Owilangodawatta claimed by ditto, Lintotadeniyekumburuyaya claimed by Paragalage Dassanhami and others, the stream, Owilangodawatta claimed by Sumangala Terunnanse; on the west by the stream.

J. G. FRASER,
Special Officer.

Elamaldeniya, October 28, 1902.

Matara, S.O. 646

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Ambagahahena *alias* Udawattehena, situate in the village of Pasgoda in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 14th day of March, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Ambagahahena *alias* Udawattehena, situate in the village of Pasgoda in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 26 acres and 1 rood, and shown as lot 45 in preliminary plan 21 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 852):

And whereas (1) Mutukuttukankanange Don Bastian, (2) Mutukuttukankanange Janis, (3) Mutukuttukankanange Juwanis, and (4) Mutukuttukankanange Carolis, all of Pasgoda, made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimants to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.


Description of the Land referred to.

The land commonly called or known as Ambagahahena *alias* Udawattehena, situate in the village of Pasgoda in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 26 acres and 1 rood, shown as lot 45 in sheet O ¹⁵ and in preliminary plan 21, as described in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Diddeniyehena belonging to Crown; on the east by Iwurehenewatta belonging to M. D. Bastian and others, Paluwatta belonging to ditto; on the south Heennarangahahena and Udawattagawahena belonging to Crown; on the west by Ittadenimulla belonging to J. D. Alwis and other, Ittadeniya belonging to T. Heen Appu and others.

October 1, 1902.

J. G. FRASER,
Special Officer.

[For Tracing see page 4241.]



Scale of 8 Chains to an Inch.

Situation : Pasgoda village in Udugaha pattu of Morawak korale.

Lot.		Preliminary plan 21.		Extent.	
		Name of Land.		A. R. P.	
2	...	Diddeniyehena	...	38	1 18
45	...	Ambagahahena or Udawattehena	...	26	1 0
48	...	Heennarangahahena and Udawattagawahena	...	31	0 30
				95	3 8

Surveyor-General's Office,
Colombo December 5, 1901.

Sheets O₂₀₋₂₈ and O₂₁₋₂₉

J. L. HAMPTON,
for Acting Surveyor-General

Matara S.O. 647

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Diddeniyehena, Heennarangahahena, and Uddawattagawahena, situate in the village of Pasgoda in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 14th day of March, One thousand Nine hundred and Two, that if no claim to the lands commonly called or known as Diddeniyehena, Heennarangahahena, and Uddawattagawahena, situate in the village of Pasgoda in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 69 acres 2 roods and 8 perches, and shown as lots 2 and 48 in preliminary plan 21, as described in the annexed certified tracings therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 852):

And whereas (1) Mutukuttukankanange Don Bastian, (2) Mutukuttukankanange Janis, (3) Mutukuttukankanange Juwanis, and (4) Mutukuttukankanange Carolis, all of Pasgoda, made claim thereto; and whereas the said claimants have withdrawn their claims to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 1st day of October, 1902, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.

Description of Lands referred to.

The following lots, situated in the village of Pasgoda in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracings:—

I.

Lot.	Name of Land.	Preliminary plan 21.			Extent.		
					A.	R.	P.
2	...	Diddeniyahena	38	1	18

in sheets O_{20—28}¹⁵ and O_{21—29}¹⁵, and bounded as follows: on the north by the village limit of Bengamuwa (Paragahaliyadda belonging to T. Heen Appu and others, Paragahadeniya belonging to Crown, Paragahahena claimed by R. Abraham and others, the road, Diddeniyagawahena claimed by R. Abraham and others), Diddeniya belonging to M. D. Bastian and others, the Indola; on the east by the Pasgoda-ganga; on the south by Iwurehenewatta belonging to M. D. Bastian and others, Ambagahahena *alias* Udawattahena claimed by ditto; on the west by Medaliyadda belonging to ditto, Pettagangalahena belonging to Crown.

II.


Lot.	Name of Land.	Preliminary plan 21.			Extent.		
					A.	R.	P.
48	...	Heennarangahahena and Udawattagawahena	31	0	30

in sheet O_{20—28}¹⁵, and bounded as follows: on the north by Maditta belonging to M. D. Bastian and others; on the east by Ittadenimulla belonging to J. D. Alwis and others, Ambagahahena *alias* Udawattahena claimed by M. D. Bastian and others, Paluwatta belonging to ditto; on the south by Udahawatta belonging to ditto, Udawatta belonging to J. D. Alwis and others, Midigahahena belonging to Crown, Pansalawatta *alias* Tennehena claimed by the Pasgoda Vihare; on the west by Midigahahena belonging to Crown, the village limit of Bengamuwa (Gedimbehenadeniya belonging to Crown, Madittehena belonging to Crown).

October 1, 1902.

J. G. FRASER,
Special Officer.

[For Tracing see page 4243.]



Scale of 8 Chains to an Inch.

Situation : Pasgoda village in Udugaha pattu of Morawak korale.

Lot.		Preliminary plan 21.		Extent.	
		Name of Land.		A. R. P.	
2	...	Diddeniyehena	...	38	1 18
45	...	Ambagahahena or Udawattehena	...	26	1 0
48	...	Heennarangahahena and Udawattagawahena	...	31	0 30
				95	3 8

Surveyor-General's Office,
Colombo, December 5, 1901.
Matara S.O. 648

Sheets O₂₀₋₂₈¹⁵ and O₂₁₋₂₉¹⁵

J. L. HAMPTON,
for Acting Surveyor-General.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.


In the matter of the land commonly called or known as Talgahaudakoratuwa, situate in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 9th day of August, One thousand Nine hundred and One, that if no claim to the land commonly called or known as Talgahaudakoratuwa, situate in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 14 acres 3 roods and 3 perches, and shown as lot 30 in preliminary plan No. 12, as described in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 721):

And whereas (1) Daluwattege Don Pedris, (2) Hewaweligodage Luwis, (3) Kaluachchige Don Sinuoris, (4) Kaluachchige Don Andris, and (5) Hewaweligodage Don Juwanis, all of Siyambalagoda, made claim thereto; and whereas the said claimants have withdrawn their claims to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 2nd day of October, 1902, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Talgahaudakoratuwa, situate in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 14 acres 3 roods and 3 perches, shown as lot 30 in sheet O₃₉₋₄₇¹⁴ and in preliminary plan 12, as described in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by the Ensaldola; on the east by Maha-



Scale of 8 Chains to an Inch.

Preliminary plan 12.

Situation: Siyambalagoda village in Palle pattu of Morawak korale.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
30	Talgahaudakoratuwa	14 3 3

Surveyor-General's Office,
Colombo, September 30, 1902.

Sheet O₃₉₋₄₇¹⁴

P. D. WARREN,
Assistant Surveyor-General.

ala-deniyeenyaya belonging to Crown; on the south by Pahalakumburuyaya claimed by W. Luwis and others, Egodawattuyaya claimed by H. Don Singhoris and others; on the west by the road from Akuressa to Deniyaya, Toranakandekoratuwa claimed by K. Don Andris and others.

October 2, 1902.

Matara S.O. 649

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Bambarawelketiyehena, Ellagawahena, Okanduhena, Tennahena, Beriyeheha, &c., situate in the village of Banagala in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 2nd day of August, One thousand Nine hundred and One, that if no claim to the lands commonly called or known as Bambarawelketiyehena, Ellagawahena, Okanduhena, Tennahena, Beriyeheha, &c., situate in the village of Banagala in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 226 acres 1 rood and 13 perches, and shown as lots 1, 2, 12, 13, 14, 15, 16, 21, 25, and 26 in sheets O₅₋₁₃¹⁴ and O₄₋₁₂¹⁴ and in preliminary plan 26, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 720) :

And whereas one Hewatennege Babune of Banagala made claim thereto; and whereas the said claimant has withdrawn his claim to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 27th day of October, 1902, order and declare under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described therein below, are the property of the Crown.

Description of Lands referred to.

The following lots, situated in the village of Banagala in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing :—

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
1	Bambarawelketiyehena, Ellagawahena, Okanduhena, Tennahena, Beriyeheha, &c.	212	1	33
2	Bambarawelketiyedeniya	1	2	37
12	Annasigaladeniya	0	3	20
13	Ellagawadeniya	1	0	4
14	Do.	0	3	34
15	Panashenamukalana	4	2	33
16	Okanduhenedeniya	0	2	8
21	Milla-aratuwedeniya	0	3	3
25	Ellagawahenedeniya	2	1	37
26	Ehalagahawattedeniya	0	3	4
		226	1	13

on sheets O₅₋₁₃¹⁴ and O₄₋₁₂¹⁴, and bounded as follows: on the north by the limit of Hinidum pattu, the village limit of Dangala (the Wewaladola); on the east by the Bambarawelketiye-ela, the Wewaladola, Ihalaokanda sold by Crown to C. B. Le Mesurier (T.P. 158,938), Ihalaokandedeniya claimed by Hewatennege Don Lewis and others, Ihalaokandewatta belonging to Hewatennege Don Mathes and others, Kandagedarawatta (*alias*) Ehelagahawatta belonging to Hewatennege Nikulas and others, Wattagawadeniya claimed by Hewatennege Don Mathes and others, the Wewaladola, Beriyeokanda sold by Crown to Don Paulis de Silva (T.P. 177,561), the Wewaladola, Okanduhena claimed by Hewatennege Babunhami, Ketawalatta belonging to Crown, cultivated on Crown permit by Hewatennege Nikulas, Okanduhena claimed by ditto, Okandukumbura, Pahalamulla claimed by Don Mathes Senanayaka and others, Okandedeniya sold by Crown to Jasin Liyanage Don Eliyas and others (T.P. 163,377), Okanduhena sold by Crown to Sirankolagamage Edris (T.P. 166,716), Okanduhenedola-addarawatta belonging to Crown, cultivated by Hewatennege Babun, the Wewaladola, Pahalamulleokanda belonging to Crown, Pahalamullekumbura sold by Crown to Jasin Liyanage Don Eliyas (T.P. 166,723), Pahalamulleokanda belonging to Crown, the Wewaladola, Radageokanda sold by Crown to C. B. Le Mesurier (T.P. 158,935); on the south by the Bata-atte-ela; on the west by the limit of Hinidum pattu.


NOTE.—The following lot lying within the above-named boundaries is excluded from this order, and its extent of 4 acres 1 rood and 4 perches is not included in the acreage of 226 acres 1 rood and 13 perches :—

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
17	Okandukumbura	4	1	4

J. G. FRASER,
Special Officer.

Akuressa, October 27, 1902.

[For Tracing see page 4246.]



Scale of 16 Chains to an Inch.

Preliminary plan 26.

Situation: Banagala village in Palle pattu of Morawak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
1	Bambarawelketiyahena, Ellegawahena, Okanduhena, Tenna-hena, Beriyehena, &c.	212 1 33
2	Bambarawelketiyedeniya	1 2 37
12	Annasigaladeniya	0 3 20
13	Ellegawadeniya	1 0 4
14	Do.	0 3 34
16	Okanduhenedeniya	0 2 8
21	Milla-aratuwedeniya	0 3 3
25	Ellegawahenedeniya	2 1 37
15	Panashenamukalana	4 2 33
26	Ehelagahawattadeniya	0 3 4
		226 1 13

Description of Boundaries of the Block comprising Lots Nos. 1, 2, 12, 13, 14, 16, 21, 25.

Lot.	Name of Land.	Lot.	Name of Land.
1	Wewaladola	13	Okandukumburapahalamulla
2	—	14	Okandedeniya
3	Stream	15	Oqandehena
4	Ihalaokanda	16	Okanduhenedola-addarawatta
5	Do.	17	Amuhengedarawatta Pahalamulla
6	Ihalaokandadeniya	18	Pahalamullekumbura
7	—	19	Radageokanda
8	Wattagawadeniya	20	Bata-atta-ela
9	Beriyekanda	21	—
10	Okanduhena	22	Panashenedeniya or Mahawiladeniya
11	Ketakalawatta		
12	Okanduhena		
17	Okandukumbura	Lot excluded	
			4 1 4

Surveyor-General's Office,
Colombo, November 30, 1900.

Sheet O₅₋₁₃ and O₄₋₁₂

S. J. C. MORE,
for Surveyor-General.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Telkekunagodahena, Maha-aladeniyehenyaya, and Telkekunadeniya, situate in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 9th day of August, One thousand Nine hundred and One, that if no claim to the lands commonly called or known as Telkekunagodahena, Maha-aladeniyehenyaya, and Telkekunadeniya, situate in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 150 acres 1 rood and 38 perches, and shown as lots 25½, 33, 74½, and 80 in preliminary plan No. 12, as described in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 721):

And whereas (1) Hewaweligodage Luwis, (2) Hewaweligodage Don Juwanis, (3) Kaluachchige Don Sinnoris, and (4) Kaluachchige Don Andiris, all of Siyambalagoda, made claim thereto; and whereas the said claimants have withdrawn their claims to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 2nd day of October, 1902, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.

Description of Lands referred to.

Situation: Siyambalagoda village in Morawak korale of Matara District.

Preliminary plan 12.


Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
25½	Telkekunagodahena	1	0	30
33	Do.	35	2	18
74½	Maha-aladeniyehenyaya	113	1	15
80	Telkekunadeniya	0	1	15
		150	1	38

in the Southern Province, and bounded as follows: on the north by Mamatdeniya sold by Crown to Pilanelokuge Isanappu (T.P. 166,706), Niyangamalahena belonging to Crown, Udadeniya belonging to Crown, Wataliaddehena claimed by Don Salman Abesinha and others; on the east by Diyahitinalahena claimed by A. Don Deonis; on the south by Minuwanwiledola, Pahalaminuwanwiledeniya belonging to Crown, Minuwanwiledola, and Weligodedola; on the west by Pahalakumburuyaya claimed by W. Luwis and others, Talagahaudakoratuwa belonging to Crown, the Ensaldola, Kahagodamedagodawatta belonging to K. Don Sinnoris and others, the old road from Akuressa to Morawaka, Pahagalwaladeniya sold by Crown (T.P. 166,708), Ihalagalwaladeniya sold by Crown (T.P. 166,707), the old road from Akuressa to Morawaka.

The 2nd October, 1902.

J. G. FRASER,
Special Officer.

[For Tracing see page 4248.]



25½, 33, 74½, and 80

Situation : Siyambalagoda village in Palle pattu of Morawak korale.

Preliminary plan 12.

Lot.	Name of Land.	Extent. A. R. P.
25½	Talkekunagodahena	1 0 30
33	Do.	35 2 18
74½	Maha-aladeniyehena, &c.	113 1 15
80	Telkekunadeniya	0 1 15
		<hr/> 150 1 38 <hr/>

Sheet O 14
39-47

Surveyor-General's Office,
Colombo, September 30, 1902.
Matara S.O. 651

P. D. WARREN,
Assistant Surveyor-General.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Yondegahahenyaya, Pitawila, and Kandawiladeniya, situate in the village of Elamaldeniya in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 1,000), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 18th day of October, 1902, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Elamaldeniya in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lots 1, 16, and 21 in preliminary plan No. 42 and in the annexed certified tracing therefrom, and containing in extent 1,032 acres 2 roods and 33 perches, are the property of the Crown.

Description of Lands referred to.

The following lots, situated in the village of Elamaldeniya in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—


Lot.	Preliminary plan 42.			Extent.		
		Name of Land.		A.	R.	P.
1	...	Yondegahahenyaya	...	1,022	3	18
16	...	Pitawila	...	7	3	30
21	...	Kandawiladeniya	...	1	3	25
				1,032	2	33

in sheets O¹⁵_{49—57}, O¹⁴_{56—64}, O²⁰_{1—9}, and O¹⁹_{8—16}, and bounded as follows: on the north by the Viharedola, Liutotadeniyekumburuyaya belonging to H. Dassanhami and others, the footpath, Managewatta belonging to ditto, Egodapaldeniya belonging to Don Allis Palihawadana, Managewatta belonging to H. Dassanhami and others, Lintotadeniyekumburuyaya belonging to ditto, Kebellagahaliyadda sold by Crown to Gamage Don Andris and others (T.P. 166,738), Lintotadeniyekumburuyaya belonging to H. Dassanhami and others, Dombanadola, Welegewattuyaya belonging to W. Kiriappu and others, the footpath, Welegewattuyaya belonging to W. Kiriappu and others, Liutotadeniyekumburuyaya belonging to H. Dassanhami and others, Kirilladeniye-ela, Lintotadeniyekumburuyaya belonging to H. Dassanhami and others, Kirilladeniye-ela, Lintotadeniyekumburuyaya belonging to H. Dassanhami and others, Kirilladeniye-ela, Lintotadeniyekumburuyaya belonging to H. Dassanhami and others, Mahakumbura sold by Crown to Gamage Don Andris (T.P. 174,213), Owilangodawatta belonging to Sumangala Terunnanse, Viharedola; on the east by the village limit of Gombaddala; on the south by the village limit of Urumutta, Urumuttukandehenyaya belonging to Crown, the village limit of Kehelwala; on the west by the village limit of Kotagala, the village limit of Hewowita, Kudaludoda, Waladeniyekumbura belonging to G. Siman Hami and others, Egodapatdeniye-ela, the village limit of Hewowita.

J. G. FRASER,
Special Officer.

October 18, 1902.

[For Tracing see page 4250.]



Scale of 32 Chains to an Inch.

Situation : Elamaldeniya village in Palle pattu of Morawak korale

Preliminary plan 42.

Lot.	Name of Land.	Extent. A. R. P.
1 ...	Yondehigahahenyaya ...	1,022 3 18
16 ...	Pitawila ...	7 3 30
21 ...	Kandawiladeniya ...	1 3 25
		<hr/>
		1,032 2 33

Lot excluded.

8 ...	Rodadolaudadeniya ...	1 0 24
-------	-----------------------	--------

Surveyor-General's Office,
Colombo, April 9, 1902.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

Sheets O₄₉₋₅₇, O₅₆₋₆₄, O₁₋₉, O₈₋₁₆.

Description of the Boundaries of the Block comprising Lots 1, 16, and 21 in Preliminary Plan 42.

Lot.	Name of Land.	Lot.	Name of Land.
1 ...	Viharadola	13 ...	Kirilladeniya-ela
2 ...	Stream	14 ...	T. P. 174,213
3 ...	Lintotadeniyakumburuyaya	15 ...	Owilangodawatta
4 ...	Footpath	16 ...	Ganbaddala village
5 ...	Nanugewattuyaya	17 ...	—
6 ...	Egodapaldeniya	18 ...	Urumuttu village
7 ...	T. P. 166,738	19 ...	Keheilwala village
8 ...	Lintotadeniyakumburuyaya	20 ...	Kotagala village
9 ...	Dombanadola	21 ...	Hewowita village
10 ...	Welegewattuyaya	22 ...	Kudaludola
11 ...	Footpath	23 ...	Waladeniyakumbura
12 ...	Lintotadeniyekumburuyaya	24 ...	Egodapatdeniya-ela

Matara S.O. 652

SALE OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that the licenses to retail opium from January 1 to December 31, 1903, at each of the under-mentioned places, will be sold by public auction on Monday, December 8, 1902, at 2 P.M., at the Colombo Kachcheri, in terms of section 8 of Ordinance No. 5 of 1899, under the following conditions, at an upset price of Rs. 2,000 for Mampe and Rs. 1,000 for Horana :—

Colombo District.

1. Mampe.

Kalutara District.

2. Horana.

CONDITIONS.

1. No opium shall be sold between the hours of 8 at night and 6 in the morning.
2. The quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.
3. Opium shall not be consumed on the premises.
4. Opium offered for sale shall not be adulterated or deteriorated in any way.
5. Opium shall not be sold to any individual apparently under the age of 15 years.
6. Wearing apparel or other goods shall not be received in barter for opium.
7. Daily accounts shall be kept in a form to be prescribed by the Government Agent of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.
8. That the licensee shall cause to be painted and affixed in some conspicuous part of his shop a board with his name, the number of the shop, and the words "Licensed to Sell Opium by Retail."
9. That no person other than the licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the Colombo Kachcheri with the sanction of the Government Agent.
10. That the place licensed shall be restricted to the sale of opium and cigars only, and shall be closed at 8 P.M.
11. That in the event of the license being revoked during the year, the proper authority will re-sell the license for the unexpired portion of the year at the original licensee's risk.

The Kachcheri, G. M. FOWLER,
Colombo, November 26, 1902. Government Agent.

විෂි 1899යේ නොමර 5 දරණ ආඥාපණයේ 8 වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන ප්‍රකාර යට වෂි 1903 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙන එක එක ස්ථානයේ අබිත් විකිනීමට අවසරය ප්‍රසිද්ධ වෙන්දේසියේ කොළඹ කවිචේරියේදී වෂි 1902 ක්වූ දෙසැම්බර් මස 8 වෙනි සඳුදා දවල් 2මත් කනිසමට මෙහි පහත සඳහන්වෙන කොන්දේසි පිට : මාමපේ රුපියල් 2,000හෙන් සහ හොරන රුපියල් 1,000හෙන් පටන්ගෙන විකුනනට යෙදේ.

ස්ථානය.

කොළඹ දිස්ත්‍රික්කයේ.

1. මාමපේ.

කළුතර දිස්ත්‍රික්කයේ

2. හොරන.

කොන්දේසි.

1. රුහු 8 සිට උදේ 6 වනතුරු අබිත් විකිනීම තහනම්ය.
2. ග්‍රන්ථ 180කට වැඩියෙන් එකවරකට බෙදා විකිනීමට බලයලත් අයෙකුට මිස වෙන අයෙකුට විකිනීම තහනම්ය.

3. විකුනුම්පලේදී අබිත් පාවිච්චිකිරීම තහනම්ය.

4. කලවත් කරණලද හෝ මොන අන්දමකින් හෝ බාලකරණලද අබිත් විකිනීම තහනම්ය.

5. අවරුදු 15කට වඩා බාල වයස පෙනෙන කාටු කෙනෙකුට අබිත් විකිනීම තහනම්ය.

6. ඇඳුන් ආසිත්තන් හෝ වෙන බඩු බාහිර දිය අබිත් වෙනුවට හුවමාරු කිරීම තහනම්ය.

7. ලැබුනාටුද, විකුනුනාටුද, ඉතිරිවූද, අබිත් වල ප්‍රමාණ ගනන ඒජන්තලත්තාන්සේ විසින් නියමකරන අන්දමට දවස්පතා තබන්ඩම් ඕනෑය.

8. අවසරලත් අය විසින් ඔහුගේ කඩේ නිතරම පෙනෙන ස්ථානයක තමාගේ නමද, ගෙයි නොමරයද, අබිත් විකිනීමට අවසරලත් ස්ථානය යන වචනද පැහැදිලිලෙස ලියනලද ලැල්ලක් එල්ලා තබන්ටත් ඕනෑය.

9. අවසරලත් අයට මිස ඉවත ඔහු වෙනුවට ක්‍රියාකරන කෙනෙකුට හෝ, වැඩකාරයෙකුට හෝ අබිත් විකිනීම තහනම්ය. අවසරලත් අය වෙනුවට ක්‍රියාකරන අයගේ හෝ වැඩකාරයාගේ නම කොළඹ කවිචේරියේ ඒජන්තලත්තාන්සේ ගේ අවසරය ඇතුළු ලත්තාන්සේගේ කන්තෝ රුචේ ලියා පදිංචිකලොත් ඒ අයවචනට විකිනීම කරන්ට පුළුවන.

10. අවසරලත් ස්ථානයේ අබිත් සහ පුරුච්චු විකිනීමට පමණක්ය. එම ස්ථානය සවස 8ට වසන්ට ඕනෑය.

11. අවුරුද්ද අතරේදී අවසරපත්‍රය අවලංගු කරන්ට යෙදුනොත් නිසි බලයලත් නිලධාරී තැන විසින් අවුරුද්දේ ඉතුරු කාලයට අවසර පත්‍රය ප්‍රථම අවසරපත්‍රය ලබාගත් අයගේ අලාඛිව නැවත විකුනන බව මෙයින් දන්වනුය.

ඒ. ඇම්. පවුලර්,
ආණ්ඩුවේ ඒජන්ත වමෙහ.

වෂි 1902 ක්වූ නොවැම්බර් මස 26 වෙනි දින කොළඹ කවිචේරියේදීය.

1899 ම් වරුඳුන්තින් 5 ම් ඉලක්ක ක්දැනුණ්සද්දත්තින් 8 ම් පිරිබින්නපදා, ජිග්‍රෙ සොලබ්පදිම් පොත්තකලුන්කමය 1903 ම් වරුඳුන් කෙමාතම 1 ත් තිකති නුවන්ති මාර්කප්‍රිමාතම 31 ත් තිකති වරාක්කුම් ජිග්‍රෙ සොලබ්පදිම් ඉදුක්කන් ඉබ්බොන්ති නූම් අපින්න් සිල්ලතෙය්විල් විත්තක උත්තරාච්චන් 1902 ම් ජුනුම් මාර්කප්‍රිමාතම 8 ත් තිකති තිත්තකුම්පිමෙ පින්නේරාම 2 මනාකික්කු කොලුම්පු ක්සේරියිල් පිරිසික්ත ඉලක්කිල් මාමපෙක්කු 2,000 රුපායිනූම්, කොරානේක්කු 1,000 රුපායිනූම් නුවන්තික් කුම් විත්තකුම්පදිම්මෙන්නූම් ඉත්තාල් අතිබික්කප්පදිම්කිතූ.

කොලුම්පු අභිතිති.

1. මාමපේ,
කලුත්තතෙ අභිතිති.
2. කොරාන.

පොරුත්තකනාවස.

1. ඉරා 8 මනාකික්කු පින්නූම් කාලමෙ 6 මනාකික්කු මුන්නූම් අපින්න් විත්තකුක්කදාතූ.
2. සිල්ලතෙ විත්තකුක්කුත් තත්තූවම් පෙර්තවරුක්කලාතූ මත්ත ඉබ්බොන්ති 180 ත්තේරුක්කු අතිසිප්පද විත්තකුක්කදාතූ.
3. අපින්න් විත්තකුම් ඉදුත්තිල්ලතානේ අපින්න් සාප්පිදුක්කදාතූ.

கருத்துரைப் பட்டணத்தில் 1903 ம் வருஷம் ஜனவரிமாதம் 1 ந்தேதி துவக்கம் ஒரு வருஷத்துக்கு அபின் சில்லறையில் விற்பதற்கு இரண்டு இடங்களுக்கு மாத்திரம் தத்துவம் கொடுக்கப்படும் என்று இத்தால் விளம்பரம்பண்ணுகிறேன். அத்தத்துவங்கள் 1902 ம் ஆண்டு டிசம்பர்மாதம் 8 ந்திகதியாகிய திங்கட்கிழமை பகல் இரண்டு மணிக்கு கொழும்புக் கச்சேரியில் பிரசித்த ஏலத்தில் 1899 ம் வருஷத்தின் 5 ம் இலக்கக் கட்டளைச்சட்டத்தின் 8 ம் பிரிவுக்கும் பின்வரும் பொருத்தணிகளுக்கும் அமைய 4,000 ரூபாய் துவக்கமாய் கூறி விற்கப்படும் என்றும் இத்தால் அறிவிக்கிறேன்.

பொருத்தங்களாவன.

1. இரா 8 மணிக்குப் பின்னும் காலமே ஆறு மணிக்கு முன்னும் அபின் விற்கக்கூடாது.

2. சில்லறை விற்பனைக்குத் தத்துவம்பெற்றவருக்கு அல்லாத மற்றவருக்கும் ஒரே சமயத்தில் 180 கிராம்களுக்கு அதிகப்பட விற்கக்கூடாது.

3. அபின் விற்கும் இடத்தில்தானே அபின் சாப்பிடக்கூடாது.

4. விலைக்கு வைத்திருக்கும் அபினை கலப்புச்செய் வதினால் அல்லாத வேறு எவ்விதத்தாலும் அசடாக்கக்கூடாது.

5. பார்வைக்கு 15 வயதுக்குக் கீழ்ப்பட்டவர்களுக்கு அபின் விற்கக்கூடாது.

6. உடுத்திருக்கும் உடுப்புக்கும் அல்லாத வேறு ஏதாவது சாமானுக்கும் அபின் மாற்றக்கூடாது.

7. அரசாட்சித் தலைவரால் காட்டப்படும் பிரகாரம் நான்தோறும் விற்பனை முடியும்போது அபின் எவ்வளவு வாங்கப்பட்டதென்றும், எவ்வளவு விற்கப்பட்டதென்றும், எவ்வளவு கையிருப்பென்றும் எழுதிவைக்க வேண்டியது.

8. தத்துவம் பெற்றவர் தனது சாய்ப்பில் வெளியரங்கமாக சகலராலும் காணும்படி தனது பெயரையும் சாய்ப்பின் நொம்பரையும் “அபின் சில்லறையில் விற்பதற்கு தத்துவம்பெற்றவ” ரென்றும் ஓர் பலகையில் எழுதி தூக்கிவைக்க வேண்டியது.

9. தத்துவம்பெற்ற ஆள் அல்லாமல் வேறே ஒருவரும் அவனுடைய காரியகாரனாயிருந்தாலும் சரி, அல்லது வேலைக்காரனாயிருந்தாலும் சரி, உப்படிப்பட்ட வேலைக்காரன் அல்லது காரியகாரன் கருத்துரைலோக்கல்போட் கந்தோரில் அக்கிராசனபதியின் அனுமதிப்படி பதியப்பட்டா லல்லாமல், யாதாமொரு அபின் அவனுடைய உத்தரவின்கீழ் விற்க அல்லது விற்கும்படி வைத்திருக்கக்கூடாது.

10. தத்துவம்பெற்ற இடத்தில் அந்நும் சுறுட்டு மல்லாமல் வேறென்றும் விற்கக்கூடாது அவ்விடம் இரா எட்டு மணிக்கு பூட்டப்படவேண்டும்.

11. வருஷம் முடிந்ததற்கு முன் விற்கப்பட்ட தத்துவத்திலிருந்து தத்துவகாரன் நீக்கப்பட்டால், வருஷத்தில் மிச்சமாயிருக்கும் காலத்துக்கு அதிகாரத்தையுடையவர் தத்துவத்தை விற்பார். அதனால் ஏதும் நஷ்டமுண்டானால் அகை முந்தி தத்துவம்பெற்றவன் பொறுக்கவேண்டியவரும்.

ஜி. எம். பவுலர்,
அரசாட்சி ஏசெண்டு.

கொழும்பு கச்சேரி,

1902 ம் டிசம்பர் கார்த்திகை - 26 ந் உ.

IN accordance with the requirements of section 8 of the Opium Ordinance, No. 5 of 1899, I hereby give notice that the licenses for the sale by retail of opium within the limits of the Local Board of Gampola for the year commencing January 1, 1903, will be one in number. The said license will be put up for sale by public auction at the Kandy Kaahcheri on December 13, 1902, at 1 P.M. :-

Conditions.

1. No opium shall be sold between the hours of 8 at night and 6 in the morning.

2. The quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.

3. Opium shall not be consumed on the premises.

4. Opium offered for sale shall not be adulterated in any way.

5. Opium shall not be sold to any individual apparently under the age of 15 years or to any intoxicated person.

6. Wearing apparel or other goods shall not be received in barter for opium.

7. Daily accounts shall be kept in a form to be prescribed by the proper authority of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.

8. That the place licensed shall be subject to inspection, and that no riotous or disorderly conduct be allowed to occur therein.

9. That the licensee shall cause to be painted and affixed in some conspicuous part of his shop a board with his name, the number of the shop, and the words “Licensed to Sell Opium by Retail.”

10. That no person other than the licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the Kandy Kaahcheri.

11. The purchaser of the retail license must take out a wholesale license, and no wholesale license will be issued to any but to the retail dealer.

12. That the place licensed shall be restricted to the sale of opium and cigars only, and shall be closed at 8 P.M.

13. That in the event of the license being revoked during the year, the proper authority will re-sell the license for the unexpired portion of the year at the original licensee's risk.

J. P. LEWIS,

Acting Government Agent, Central Province,
and Chairman, Local Board, Gampola.

Kandy Kaahcheri,
December 2, 1902.

பி 1899ஆம் ஆண்டு அபின் விற்கும்படி சில விவரங்களை மீட்டர் 5ஆம் ரெகுலேஷனில் 8வது விதியில் விவரிக்கப்பட்டுள்ளது. 1903ஆம் ஆண்டு அபின் விற்கும்படி சில விவரங்களை மீட்டர் 5ஆம் ரெகுலேஷனில் 8வது விதியில் விவரிக்கப்பட்டுள்ளது. 1903ஆம் ஆண்டு அபின் விற்கும்படி சில விவரங்களை மீட்டர் 5ஆம் ரெகுலேஷனில் 8வது விதியில் விவரிக்கப்பட்டுள்ளது.

1902 ஆம் ஆண்டு அபின் விற்கும்படி சில விவரங்களை மீட்டர் 5ஆம் ரெகுலேஷனில் 8வது விதியில் விவரிக்கப்பட்டுள்ளது.

விவரிக்கக்கூடியவை.

1. பெரலர் ஹவுஸ் பூமின், பசீலர் ஹவுஸ் பூமின் அபின் விற்கும்படி சில விவரங்களை மீட்டர் 5ஆம் ரெகுலேஷனில் 8வது விதியில் விவரிக்கப்பட்டுள்ளது.

2. ரெகுலேஷன் 180 க்கு வராத அபின் விற்கும்படி சில விவரங்களை மீட்டர் 5ஆம் ரெகுலேஷனில் 8வது விதியில் விவரிக்கப்பட்டுள்ளது.

3. விவரிக்கக்கூடியவை அபின் விற்கும்படி சில விவரங்களை மீட்டர் 5ஆம் ரெகுலேஷனில் 8வது விதியில் விவரிக்கப்பட்டுள்ளது.

4. கவரன் ஹவுஸ் ஹவுஸ் அபின் விற்கும்படி சில விவரங்களை மீட்டர் 5ஆம் ரெகுலேஷனில் 8வது விதியில் விவரிக்கப்பட்டுள்ளது.

5. பஹலாஷ் ஹவுஸ் அபின் விற்கும்படி சில விவரங்களை மீட்டர் 5ஆம் ரெகுலேஷனில் 8வது விதியில் விவரிக்கப்பட்டுள்ளது.

6. ஹவுஸ் அபின் விற்கும்படி சில விவரங்களை மீட்டர் 5ஆம் ரெகுலேஷனில் 8வது விதியில் விவரிக்கப்பட்டுள்ளது.

7. அபின் விற்கும்படி சில விவரங்களை மீட்டர் 5ஆம் ரெகுலேஷனில் 8வது விதியில் விவரிக்கப்பட்டுள்ளது.

ඇත. තවද ඉල්ලීමට අදාළව සිටින සෑම දෙනාම ඉදිරිපිට ඇවදිත් (නැතහොත් තමන් විසින් වෙන අයෙකුට නිසි බලයක්දී ඔහු එවා හෝ) ඒ දෙනලද ඉල්ලීමට සාමෘද්ධි ඇත්තේ ඒවා බවට ඒජන්තවරයාගේ අවසරයෙන් වන්නට ඕනෑය.

3. ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් උතුරු මානවනගේ වෙත ඔප්පුකර සිටිමට තෝරා ගන්නාලද ඉල්ලීමට අයිතිකාරයා විසින් ඉල්ලා පු ගණනෙන් දහයෙන් කොටසකට වැටහෙන මුදල් ගණන සල්ලිවලින් වහාම ඇප ගිවිසීමට ඕනෑවා පමණකුත් නොව එම ඉල්ලීම උතුරු මානවනගේ විසින් භාරගන්නට යෙදුනි නම් ඔහුගේ ඉල්ලීම උතුරු මානවනගේ විසින් ඒකාන්තව බව දැනුම්දුන් දින පටන් 30 දවසක් ඇතුළතදී එම ඉල්ලීම ගණනෙන් දෙකෙන් පංගුවකට වරිනා ඇප ඒකාන්තව මුදු මප්පුවලින් හෝ තුනෙන් පංගුවකට වරිනා ඇප මුදුලෙන් හෝ තිබා සම්පූර්ණ කරන්නට ඕනෑය. තවද ඇප මප්පු සම්පූර්ණ කරනතුරු මාසෙක බදු මුදල අත්පිට බදින්නට ඕනෑය.

4. ඇප පිණිස තිබෙනලද මප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් උත්තරයාගේ ගෙවිය යුතු ගාස්තුවද ඉඩම තක්සේරුකරීමට සහ ඇප මප්පු රෙජිස්ටර් කෙරීමට ගෙවිය යුතු ගාස්තුව ඔහු විසින් ගෙවන්නට ඕනෑය.

5. ගැනුම්කාරයා විසින් රේන්දපලේ පාරේ දෙපැත්තේ සාර 100ක් දුර පෙණෙන රතු එළි දෙකක් තබන්නට ඕනෑවේ.

6. ඇප වෙනුවෙන් තිබෙනලද ඉඩමවල මප්පු ඒවා මීට ප්‍රථම ඇපෙකට නොහොත් උකසකට ගවත් නැති බවට ඉඩම් ලියා පදිංචිකරණ රෙජිස්ට්‍රාර් තැනගෙන් සහතිකපත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ලබාගැනීමට ඕනෑකරණ විෂයට ඇප තබන අය විසින් දරිය යුතුයි.

7. ලැබෙන්නට යෙදෙන වැනවිට්පත්‍ර භාරගත නොහැකි නම් මෙයින් කොසියම් රේන්දපසක් හෝ ප්‍රසිද්ධ වෙන්දේසියේ ඒ වේලාවට විකිනීමට පලා ගේ ඒජන්තවරයාට බලය ඇතිවේ.

මේ ගැණ වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්ත උත්තරයාගේ අවසරයෙන් ඉල්ලීමකල විට දැනගන්නට යුච්චන.

නාගරික සභාවට අයිති පාලම් රේන්ද.

1. බොනවිස්ටකන්දට හැරෙන වන්ගියටත් මාරට යන මහපාරේ 74½ කනුව අතරේ පරදුව වත්තේ පාරේ රේන්දයද සහ මාරවත්තේ රේලට යන පාරේ රේන්දයද.

ආණ්ඩුවේ පාලම් රේන්ද, ගාඵදිස්ත්‍රික්කය.

1. පොල්මයේ පාලම් රේන්දයද.
2. බලපිටියේ රේන්දය වෙනුවට නොමිමර 47½ කනු සම්පයේ වැලිතර පාරේ රේන්දයද.
3. කරන්දෙතියේ 2 සහ 3 වෙනි කනුවලට අතරේ එරවාවිල පාලම්ලග තැබීමට අවස්ථාවක්දී අසකරණ පිණිස අම්බලන්ගොඩ ඇල්පිටියේ පාරේ රේන්දය.
4. නොටගොඩ 4 වෙනි 5 වෙනි කනුවලට අතරේ වැල්ලකසවත්තේ උතුරු මාසිම ලග අස කරණ පිණිස ලබුදුව අක්මන පාරේ රේන්දය.
5. නොමිමර 57½ කනුව සම්පයේ හික්කඩුවේ කහවේ පාරේ රේන්දයද.

පී. ජී. පීරිස්,
ආණ්ඩුවේ ඒජන්ත වෙනුවට.

වසි 1902 ක්වු දෙසැම්බ් මස 2 වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that on Monday, December 22, 1902, at 1 P.M., will be put up for re-sale at the Galle Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Arrack Rent of the Southern Province, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of November, 1902.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale and tender the necessary security without delay, and deposit one month's rent in advance until the completion of the security bond.

Galle District.

From January 1, 1903, to December 31, 1903.

1. Four Gravets, Galle, and Akmimana.
2. Wellaboda pattu, Gangaboda pattu, and Hinidum pattu
3. Bentota-Walallawiti korale.
4. Talpe pattu.

Galle Kachcheri, December 2, 1902. P. E. PIERIS, for Government Agent.

මෙහි පහත සඳහන්වන දකුණු පලාතේ අරක්කු රේන්දය ගැන මුල් ගැනුම්කාරයා විසින් වසි 1902 ක්වු නොවැම්බ් මාසේදී ගෙවිය යුතු මුදල වසි 1902 ක්වු දෙසැම්බ් මස 22 වෙනි සදුද හෝ ඊට මත්තෙන් ගෙවන්නට නොයෙදු නොව එකී දින දවල් එකට ගාල්ලේ කවිචේරියේදී මුල් ගැනුම්කාරයාගේ අප්‍රයෝජනයට දෙවනු විකුනන්නට යෙදෙනවා ඇත.

දෙවනු විකිනීමේදී ගැනුම්කාරයා විසින් විකිනීමේ මුදලෙන් දහයෙන් පංගුවක් විකුණුම් දවසේදී ගෙවන්නට ඕනෑවා සහ නොපමාවම ඇප සම්පූර්ණ කරන්නටද ඕනෑය. තවද ඇප මප්පු සම්පූර්ණ කරනතුරු මාසෙක බදු මුදල අත්පිට බදින්නට ඕනෑය.

ගාඵ දිස්ත්‍රික්කය.

වසි 1903 ක්වු ජනවාරි මස 1 වෙනි දින පටන් වසි 1903 ක්වු දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා:

1. ගාල්ලේ කඩවත්තර සහ අක්මන.
2. වැල්ලොඩපත්තුව සහ ගඟබඩවත්තුව සහ හිඳුම්පත්තුව.
3. බෙන්තොට වලල්ලාච්චිකෝරලේ.
4. තල්පේපත්තුව.

පී. ජී. පීරිස්,
ආණ්ඩුවේ ඒජන්තවරයා වෙනුවට.

වසි 1902 ක්වු දෙසැම්බ් මස 2 වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that on Monday, December 15, 1902, at 2 P.M., will be put up for re-sale at the Kurunegala Kachcheri, at the risk of the original purchaser, the under-mentioned Arrack Rent of the Kurunegala District from December 1, 1902, to December 31, 1903, the original purchaser of which may have failed on or before that date to pay the instalment for the month of November, 1902.

The purchaser at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

Arrack Rent.
Seven Korales.

S. M. BURROWS,
Government Agent.

The Kachcheri,
Kurunegala, December 2, 1902.

වෂ් 1902 ක්වු දෙසැම්බර් මස 1 වෙනි දින සිට වෂ් 1903 ක්වු දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා යන කාලය ඇතුළත මෙහි පහත සඳහන්වෙන විකල්ප අරක්කු සහ පාලම් රේන්දයට එවා ගනු ලැබූ පළමු ගැනුම්කාරයෝ වසින් වෂ් 1902 ක්වු නොවැම්බර් මාසයට කොටස් වියයෙන් ගෙවිය යුතු මාස මුදල වෂ් 1902 ක්වු දෙසැම්බර් මස 15 වෙනි දින දක්වා නොගෙවන තුරු ප්‍රථමයෙන් ගෙවන ලද නොගෙවන අලාභයට එක් දෙසැම්බර් මස 15 වෙනි දින දක්වා පස්වරු දෙකට කුරුණෑගල කවිචේරියේදී නැවත වකුණ හට යෙදෙන බව මෙහි දැනුම්දන්නා ඇත.

විකිනීමේ දිනේදී නැවත විකිනීමේ ගැනුම්කාරයා විසින් ඉල්ලුනලද මුදලෙන් දහයෙන් කොටසක් කවිචේරියේ බැඳිය යුතුය. වැඩිදුර නොතර්කයක් විකිනීමේ දිනේදී කිසිවක් කෙරුම්කරගෙනවා ඇත.

අරක්කු රේන්ද :

හත්කෝරලේ අරක්කු රේන්ද :
 ඇස්. ඇම්. බරෝස්,
 ආණ්ඩුවේ ඒජන්ත වමිහ.

වෂ් 1902 ක්වු දෙසැම්බර් මස 2 වෙනි දින කුරුණෑගලදීය.

NOTICE is hereby given that on Wednesday, December 10, 1902, at 2 P.M., will be put up for re-sale, at the risk of the original purchasers, any of the under-mentioned Toll Rents of the North-Western Province from January 1 to December 31, 1903, the original purchasers of which may have failed on or before that date to complete the necessary security.

The purchasers at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

Bridges.

Tuntota.
 Deduruoya-Puttalam road.

W. A. WEERAKOON,
 for Government Agent.

Kurunegala Kachcheri,
 December 1, 1902.

වෂ් 1903 ක්වු ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙන පාලම් රේන්ද මුල්ගැනුම්කාරයන්ගේ අලාභයට මෙම දෙසැම්බර් මස 10 වෙනි දින නොගෙවන තුරු ප්‍රථමයෙන් ගෙවන ලද නොගෙවන අලාභයට එක් දෙසැම්බර් මස 10 වෙනි දින දක්වා පස්වරු දෙකට කුරුණෑගල කවිචේරියේදී නැවත වකුණ හට යෙදෙන බව මෙහි දැනුම්දන්නා ඇත.

නැවත ගැනුම්කාරයෝ එම රේන්ද විකුණු දවසේදීම විකුණු ගනනෙන් දහයෙන් පංගුවක් කාසියෙන් බඳින්නට බැඳිය.

පාලම් රේන්ද.

ආත්තොට පාලම්.
 සුක්කලම් පාරේ දුදුරුමයේ පාලම්.
 ඩබ්ලිව්. ඒ. ජි. රෝස්,
 ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ වෙනුවට.

වෂ් 1902 ක්වු දෙසැම්බර් මස 1 වෙනි දින කුරුණෑගල කවිචේරියේදීය.

NOTICE is hereby given that on Wednesday, December 10, 1902, at 1 P.M., the Government Agent of the Province of Sabaragamuwa will put up for re-sale, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Province of Sabaragamuwa from January 1 to December 31, 1903, the original purchasers of which may have failed on or before that date to complete the necessary security.

The purchasers at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

Ratnapura District.

1. Toll at Kuruwiti bridge.
2. Toll at Getaheta bridge.
3. Toll at Kahawatta bridge.
4. Toll at Bilihul-oya bridge.
5. Road toll between 58th and 59th mileposts, Ketandola.
6. Road toll between 65th and 66th mileposts, Patakada.
7. Road toll between 72nd and 73rd mileposts, Hunuwala.

Kegalla District.

1. Toll at Ambepussa bridge near the 36½ milepost on the Colombo-Kandy road, within 200 yards of the bridge over Kuda-oya.

2. Toll at Mawanella bridge, to be collected at or near 54½ milepost on the Colombo-Kandy road at Utumankanda.

Roads.

3. Toll on the road Rambukkana-Dolosbage at Gellipitiya, near the 16th milepost.
4. Toll on the road Kegalla-Bulatkohopitiya at Hettimulla.
5. Toll on the road Warakapola-Ruwanwella at Mayinoluwa.
6. Toll on the road Colombo-Kandy at the 45½ milepost at Ambanpitiya to the west of the Public Works Department Store.
7. Toll on the road from Rambukkana to Karandupona, between the 4th and 5th mileposts, at Nawagomuwa.

G. SAXTON,
 Government Agent.

Government Agent's Office,
 Ratnapura, November 29, 1902.

වෂ් 1903 ක්වු ජනවාරි මස පලමුවෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා යන කාලය ඇතුළත මෙහි පහත සඳහන්වෙන සබරගමුව පළාතේ නොටුපල් පාලම් රේන්ද ඒවා ගැනුම්කාරයෝ විසින් එම රේන්දවලට ඕනෑ කරන ඇප වෂ් 1902 ක්වු දෙසැම්බර් මස 10 වෙනි දින බදුද නොගෙවන තුරු ප්‍රථමයෙන් සම්පූර්ණ කරන ලද නොගෙවන අලාභයට එක් දෙසැම්බර් මස 10 වෙනි දින දක්වා පස්වරු එකට රත්නපුරේ කවිචේරියේදී නැවත විකුණන බව මෙහි දැනුම්දන්නා ඇත.

විකිනීමේ දිනේදී නැවත විකිනීමේ ගැනුම්කාරයෝ ඉල්ලනලද මුදලෙන් දහයෙන් කොටසක් කවිචේරියේ බැඳිය යුතුය.

රත්නපුරේ දිස්ත්‍රික්කයේ.

1. කුරුවිට පාලම් රේන්දයද.
2. ගැටහැන්ගේ පාලම් රේන්දයද.
3. කකවගේ පාලම් රේන්දයද.
4. බෙලිහුල්ලියේ පාලම් රේන්දයද.
5. හැතැක්ම 58 සහ 59 කනු අතරේ කැටන් දෙල පාරේ රේන්දයද.
6. හැතැක්ම 65 සහ 66 කනු අතරේ පානකඩ පාරේ රේන්දයද.
7. හැතැක්ම 72 සහ 73 කනු අතරේ කුචුවල පාරේ රේන්දයද.

කෑගල්ලේ දිස්ත්‍රික්කයේ.

1. කුඩාමියේ පාලමේ සිට ජුර 200 ක් ඇතුළත කොලඹ සිට මහනුවරට යන පාරේ හැතැක්ම 36½ කනුවට නුදුරු අඹේපුස්සේ පාලම් රේන්දයද.
2. උතුමක්කන්දේ කොලඹ සිට මහනුවරට යන පාරේ හැතැක්ම 54½ රේ කනුව තිබෙන සොහේ නොගෙවන තුරු නුදුරු මාවතැල්ලේ පාලම් රේන්දයද.
3. රඹුක්කන හිට දෙලොස්බාගයට යන පාරේ හැතැක්ම 16 සේ කනුවට නුදුරු ගැවිලිපිටියේ පාරේ රේන්දයද.
4. කෑගල්ලේ සිට මුලුත්කොහුපිටියට යන පාරේ හෙට්ටිමුල්ලේ පාරේ රේන්දයද.
5. වරකාපොල සිට රුවන්වැල්ලට යන පාරේ මසින්තොට්ටේ පාරේ රේන්දයද.
6. කොලඹ සිට මහනුවරට යන පාරේ හැතැක්ම 45½ රේ කනුව සමීපයේ ප්‍රසිඬ කමිනා දෙපාර්තමේන්තුවේ ඉස්ටෝරුවට බස්නාගුරුන් තිබෙන අඹන්පිටියේ පාරේ රේන්දයද.
7. රඹුක්කන හිට කරවුපනට යන පාරේ හැතැක්ම 4 සහ 5 සේ කනු අතරේ තිබෙන නව ගමුවේ පාරේ රේන්දයද.

ඒ. සැක්ස්ටන්,
 ඒජන්තවරයාණන්ගේ.

වෂ් 1902 ක්වු නොවැම්බර් මස 29 වෙනි දින රත්නපුරේ කවිචේරියේදීය.

මුඛ්‍යාංශයට සිටිනා ගල්ලට යන පාරේ නොමි
මර 131 සහ 132 හැනැස්ම කනු අසල මෑත
හාගස්දී ගැලපුන සහ දැනට කට්ටකඩුවට නොස්
සිටිනා සහ කිසි රජයේ කාර නිවෙහ ආනු
සහිත පිටාකරන අලියා නැතිකිරීම සඳහා හම
බන්තොට උපජ්ජන්තලත්තාන්සේ විසින් මුද්දර
ගස්කුවක් නැගුව බලකඩදසියක් දෙනවා ඇත.
1902 දෙසැම්බ්‍ර මස 31 වෙනිදින ප්‍රථමයෙන් උ

මැරුවට ඒත්තුයන අන්දමේ සාක්ෂි පෙන්වා
සිටින බලකඩදසියක් ලත් කොසිසම් කෙරෙකුට
වුහත් රුපියල් 50ක නැගහක් දෙනු ලැබේ.

පී. ඊ. පීරිස්,
එච්. ඩබ්ලිව්. බ්‍රොඩ්හර්ස්ට්,
ආණ්ඩුවේ ඒජන්ත වෙනුවට.
වෂී 1902 කවු නොවැම්බ් මස 28 වෙනි
දින ගාල්ලේ කවිචේරියේදීය.

Statement of the Sale of Salt in each Province during October, 1902, showing separately the Sale for Consumption in the Province; for removal to Released Districts, &c.; and for Export from the Island.

	North-Western Province.		Southern Province.		Northern Province.		Eastern Province.		Total.	
	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.
Balance on October 1, 1902	157,265	56	2,850	0	24,017	0	28,689	32	212,821	88
Since received	29,688	0	2,275	0	10,920	0	11,016	66	53,899	66
Surplus	385	0	—	—	—	—	—	—	385	0
Total	187,338	56	5,125	0	34,937	0	39,705	98	267,106	42
Issued for consumption in the Province	6,457	0	3,337	0	5,869	0	1,645	0	17,308	0
Do. removal to released Districts, &c.	27,022	0	890	0	—	—	12,315	0	40,227	0
Do. for export from the Island	—	—	—	—	—	—	—	—	—	—
On account wastages	—	—	—	—	35	0	47	88	82	88
Total	33,479	0	4,227	0	5,904	0	14,007	88	57,617	88
Balance on October 31, 1902	153,859	56	898	0	29,033	0	25,698	10	209,488	66

NOTE.—This statement represents the quantity of Salt in the various stores, exclusive of the unweighed Salt in the North-Western and Southern Provinces (estimated at cwt. 481,833.5), which has not yet been removed to Store:—

	Cwt.	lb.
North-Western Province	403,634	84
Southern Province	78,198	33
	481,833	5

Audit Office,
Colombo, November 27, 1902.

C. A. MURRAY,
Acting Controller of Revenue.

NOTICES UNDER THE FOREST ORDINANCE.

WHEREAS by the 6th section of Ordinance No. 10 of 1885, as amended by the Ordinance No. 1 of 1892, it is enacted that whenever it is proposed to constitute any land a reserved forest, notice thereof shall be published in the *Government Gazette*—

- (a) Specifying, as nearly as possible, the situation and limits of such land;
- (b) Declaring that it is proposed to constitute such land a reserved forest;
- (c) Naming an officer (hereinafter called "The Forest Settlement Officer"), who shall be appointed by the Governor to inquire into and determine the existence, nature, and extent of any rights claimed by, or alleged to exist in favour of, any person in or over any land comprised within such limits, and any claims relating to the practice within such limits of chena cultivation, and to deal with the same as provided in chapter II. of the said Ordinance.

And whereas it is proposed to constitute the hereinafter described Crown land in the North-Central Province a reserved forest:

Notice is hereby given (1) that it is proposed to constitute the Crown land, situate within the limits defined in the schedule hereunder written, a reserved forest; (2) that L. W. Booth, Esq., is the Officer appointed the Forest Settlement Officer of the forest aforesaid.

Colonial Secretary's Office,
Colombo, November 28, 1902.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

Schedule of Boundaries of proposed Forest Reserve.

Land called Vilpattu in Vilachchiya korale in Nuwaragampalata of the North-Central Province; and bounded on the north by the Talawe-ela from the point where it joins the boundary of the North-Western Province to the point where it is joined by the stream from Kuda Vilachchiya; on the east from the point where the stream from Kuda Vilachchiya falls into the Talawe-ela, a cut line drawn south to the point where the stream which runs from Mahawewa into Kuda Vilachchiya turns to the east, thence south along the stream through Mahawewa to its source, thence a cut line south-westwards across the watershed to the Andaragollewa-ela, thence westwards down the Andaragollewa-ela to its junction with the Pan-ela, thence south-westwards up the Pan-ela to its source, thence a cut line across the watershed to the source of the Telbipu-ela, thence south-westwards down the Telbipu-ela to its junction with the Kala-oya; south by the Kala-oya from the point where it is joined by the Telbipu-ela to the point where it crosses the boundary of the North-Central Province; west by the Province boundary from the point at which it crosses the Kala-oya to the point at which it crosses the Talawe-ela.

LAND ACQUISITION NOTICES.

(Continued from page 4,233.)

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following allotments of land, required for a public purpose, namely, for the conservancy of the Vessagiriya caves and ruins near Anuradhapura, to wit:—

Preliminary plan 2,380.—Anuradhapura.

Lot.	Name of Land.	Description of Land.	Name of Claimant.	Extent. A. R. P.
J 141	Vessagiriya	Scrub land	Karpen Chetty and K. Muttumale	1 0 14
K 141	Do.	do.	Karpen Chetty and Ossen Bibi	2 2 36
L 141	Do.	do.	Ossen Bibi	1 0 0

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Anuradhapura Kachcheri on December 29, 1902, at 11.30 o'clock A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Anuradhapura Kachcheri,
December 1, 1902.

L. W. BOOTH.
Government Agent.

වෑ 1876 ක්වූ අවුරුද්දේ නොමිමර 3වේ ආඥපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒ නමි :—අනුරාධපුරේ අසල තිබෙන්නාවූ වෙස්සගිරියේ ගල්ලෙන සහ ජනලාසියට තිබෙන්නාවූ පුරාණ ගල්වැඩ ආරක්‍ෂාකිරීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩමකැබෙලි ලබා ගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වෑ 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥපත්‍රයේ" හැවැනි කාරණයේ කර තිබෙන පාහාර්තුචල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මනුෂ්‍යය ඇතුළු උතුමානන්වහන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩමනමි :—

මුල් සිතියම 2,380. අනුරාධපුරේ.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියන්නා.	මහත. අ. රූ. ප.
J 141	වෙස්සගිරිය	කටුපත් ඉඩම	කරුපත්වෙට්ටි සහ කේ. මුත්තුමාලේ	1 0 14
K 141	එම	එම	එම සහ මස්සන්බිබි	2 2 36
L 141	එම	එම	මස්සන්බිබි	1 0 0

එබැවින් ඒ ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැන ගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැරියට මෙයින් දැනුම්දෙමි.

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම නමුත් නොහොත් නමුත් වෙනුවට ක්‍රියාකරණ අය වෑ 1902 ක්වූ දෙසැම්බර් මාසේ 29 වෙනි දින දවල් 11½ කනිසමට අනුරාධපුරේ කම්මේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටින්නට ඕනෑබව මෙයින් දැනගත යුතුයි.

වෑ 1902 ක්වූ දෙසැම්බර් මස 1 වෙනි දින අනුරාධපුරේ කම්මේරියේදීය.

ඇල්. ඩබ්ලිව්. බුත්,
ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාණන්ගේ.

1876 ம் ஆண்டு-ததும் ம இலக்கச்சட்டத்தினது 7 ம பிரிவின் பிரகாரம் அநுராசபுரத்திற்கு கிட்ட இருக்கிற வெசுகிரிய சூலககளையும் அழிந்துபோன கட்டிடங்களையும் பராமரிப்பதற்காக பரிசீலனைக்கேள்வக்கு வேண்டியதான பின்னாச்சொலப்படும் காணிகளை, அஃதாவது:—

பிரதமபட்டத்து இலக்கம் 2,380. சூழிச்சி—அநுராசபுர பட்டணம்.

தலை.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம்.
J 141	வசுகிரிய	புல்லுள்ள காணி	1, கர்பன் செட்டி; 2, கே. முத மால	1 0 14
K 141	செடி	செடி	1, கர்பன் செட்டி; 2, உசனப்பி	2 2 36
L 141	செடி	செடி	உசனப்பி	1 0 0

எந்ததற்கொள்வதற்கான எத்சனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-ததும் காணி எடுத்ததற்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன தேசாதிபதயவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புகொள்ள அரசாட்சியாள் எனணியி நககிரா என்பதை 7 ம பிரிவன்படி வேண்டிய பிரகாரம் நான இக்கணிகொண்டு பிரகித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்சூழித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரிபகாரர் மூலமாய் 1902 ம் ஆண்டு மார்ச்சுமீசம் 29 ந்தேதி பகல் 11:30 மணிக்கு அநுராசபுர கச்சேரியில் என்முண்டாக வெளிப்படாத தத்தம்க்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் காட்சாதிபதயம் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லுபடி இதனால் அலாகளிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

அநுராசபுரம் கச்சேரி,
1902 ம் ஆண்டு மார்ச்சுமீசம் 1 ந்து.

எ. டப்ளியு. பூச்,
அரசாட்சி ஏசனம்.